

Ministry of Finance and Treasury
Male', Republic of Maldives

Ref.No: (IUL)13-K/13/2012/108

Project Number: TEB/2012/35

INVITATION FOR BIDS

Subject: Construction of Berth, Landfill and Infrastructure for R. Vandhoo Regional Waste Management

1. The Government of the Republic of Maldives has received credit from the International Development Association (IDA) towards the cost of Maldives Environmental Management Project (MEMP), and it intends to apply part of the proceeds of this credit to eligible payments under the Contract for the **Construction of Berth, Landfill and Infrastructure for R. Vandhoo Regional Waste Management Facility**.
2. The Ministry of Finance and Treasury, on behalf of Ministry of Environment and Energy (the Employer), invites bids from eligible and qualified bidders to the Construction of Berth, Landfill and Infrastructure for R. Vandhoo Regional Waste Management Facility
3. Bidding will be conducted through the International Competitive Bidding (ICB) procedures specified in the World Bank's Guidelines: Procurement under IBRD Loans and IDA Credits and Grants by World Bank Borrowers dated January 2011, and is open to all bidders from Eligible Source Countries as defined in the Guidelines.
4. Qualifications requirements are stated in the Bidding Document. Margin of preference shall not be applied. Additional details are provided in the Bidding Document.
5. A complete set of the Bidding Documents in electronic format may be obtained from Tender Evaluation Section of Ministry of Finance and Treasury, from **04th September 2012 to 17th October 2012** between **0830 hrs and 1400 hrs** on all working days, upon payment of a non-refundable fee of **MVR 1,500.00 (Maldivian Rufiyaa One Thousand Five Hundred)**.
6. Bidders may obtain further information from the following address,

Tender Evaluation Section
Ministry of Finance and Treasury,
Ameenee Magu,
Malé, Maldives,
Tel: (960) 3349266, (960) 3349106
Fax: (960) 3320706, (960) 3324432
E-Mail: tender@finance.gov.mv
7. The Bidder shall furnish a bid security of **MVR 1,000,000.00 (Maldivian Rufiyaa One Million)** which shall be valid for 28 days beyond the validity of the Bid.
8. A pre-bid meeting will be held on **24th September 2012 at 1100 hrs** Maldivian time at the Ministry of Finance and Treasury.
9. Bids shall be valid for a period of 91 days from the date of bid opening and shall be delivered to the Ministry of Finance and Treasury at the address specified above in Clause 3 of this Invitation for Bids, on or before **1100 hrs** Maldivian time on **18th October 2012**, at which time they will be opened in the presence of the Bidders who wish to attend the bid opening.
10. This Invitation for Bid is also published in the Ministry of Finance and Treasury website www.finance.gov.mv

Ministry of Finance and Treasury
Male', Republic of Maldives

Ref.No: (IUL) 13-K/13/2012/109

Project Number: TEB/2011/82

INVITATION FOR BIDS

Subject: Design and Build Basis for Sewerage Collection Network, Sewage Pumping Stations and Wastewater Treatment Plant (1564 m³/d) and Allied Works in Gdh. Thinadhoo Island, Maldives (Re-Tender)

1. The Government of Maldives has received a loan from the Agence Française de Développement (AFD) towards the cost of Infrastructure development on designated Islands and it intends to apply part of the proceeds of this loan to payments under the contracts stated below in the table.
2. The Government of Maldives, represented by Tender Evaluation Board (TEB), Ministry of Finance and Treasury (MOFT) on behalf of the Ministry of Housing and Environment (MHE), now invites sealed Bids from eligible Bidders for the works given below.

Contract Package No.	Description of Works	Qualification and experience Criteria		
TEB/2011/82	Design and Build Basis For Sewerage Collection Network, Sewage Pumping Stations and Wastewater Treatment Plant (1564 m ³ /d) and Allied Works in GDh. Thinadhoo Island, Maldives.	Min.Av.annual Construction Turnover for 3 yr. (MRF/US\$)	Specific Experience in last 10yrs.	Min.cash flow requirement (MRF/US\$)
		MRF 19.125 Million (US\$ 1.5 Million)	Similar Type of single contract MRF 19.125 Million (US\$ 1.5 Million)	MRF. 5.10 Million (US\$ 0.40 Million)

3. Interested eligible Bidders may obtain further information from Tender Evaluation Section (TES) of Ministry of Finance and Treasury (MOFT) and inspect the Bidding Document in the office of the TES-MOFT at the address given below from 08:30 to 15:30 hours on all working days.

Mr.Ismail Shafeeq
Permanent Secretary
Tender Evaluation Section
Ministry of finance and Treasury
Ameenee Magu, Male'-20-03, Republic of Maldives
Tel: +(960) 3349105, +(960)3349106
Fax: (960)3320706
E-mail: tender@finance.gov.mv

4. The Bidding document, in the English language maybe purchased by interested Bidders on the submission of a written application to the Permanent Secretary and upon payment of a non-refundable fee of Mrf 2,500.00 (Maldivian Rufiyaa Two Thousand Five Hundred) in cash or by demand Draft in favor of TES, MOFT, Maldives during normal office hours on all working days from **2nd September 2012 to 24th September 2012**. The bidders who desire bid document through courier are required to pay US\$10.00 or its equivalent in MRF extra in Maldives and US\$ 40.00 extra for outside Maldives as courier charges. The employer and or his representative will not be responsible for postal delay if any for any reasons thereof.

Ministry of Environment and Energy
Male', Republic of Maldives.

Ref No.: (IUL) 438-PDU/1/2012/14
Date: 6th September 2012

REGIONAL DEVELOPMENT PROJECT PHASE-II – ADB LOAN 2170 MLD (SF)

REQUEST FOR PROPOSAL

COMMUNITY TRAINING

Ministry of Environment and Energy (MEE) with assistance from Asian Development Bank (ADB) intends procuring the services of an institute to conduct a Community Training programme for a selective group of candidates. The bid submissions requested by Ministry Environment & Energy's Advertisement No. (IUL) 438-PDU/1/2012/6 dated 03rd July 2012 has been cancelled, thus MEE would like to seek interested parties to conduct this training program.

The main objective of the training is to develop and enhance corporate skills and management for a selective group of candidates.

The MEE now invites interested eligible Parties to submit Technical and Financial Proposals in accordance with the Request for Proposals available from MEE.

Interested Parties may review the Request for Proposal from <http://www.mhe.gov.mv> and further information from the address below.

A Party will be selected in accordance with the selection criteria detailed out in the Request for Proposal documents.

Proposals must be delivered to the following address and the person below by 1300 hours (local time) before 23rd September 2012 by regular mail.

Regional Development Project – Phase –II, ADB Loan 2170 MLD (SF)

Ministry of Environment and Energy
Ameenee Magu, Maafannu
Male', Republic of Maldives
Tel: +960 3004300 Fax: +960 3004301
E-mail: sanitation@mhe.gov.mv
Web site: www.mhe.gov.mv

ޕްރޮޖެކްޓް ޔަދު ފޯމުލެޝަން ޖެނެރެޝަން ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން
މިނިސްޓްރީ އޮފް ޕްރޮޓެކްޝަން އަންދު ޕްލޭނިންގ

ސަރުކާރުގެ ނަންބަރު: (IUL) 438-PDU/1/2012/14
މިއަހަރުގެ 06 ވަނަ ދުވަހުގެ 2012

މިއަހަރުގެ 2 ވަނަ ދުވަހުގެ 2012 06 ވަނަ ދުވަހުގެ 2012
2170 ލަނޑު ފޯމުލެޝަން (އެސ.އަދަދު)

މިއަހަރުގެ 2 ވަނަ ދުވަހުގެ 2012 06 ވަނަ ދުވަހުގެ 2012

REQUEST FOR PROPOSAL

މިނިސްޓްރީ އޮފް ޕްރޮޓެކްޝަން އަންދު ޕްލޭނިންގ ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން
މިނިސްޓްރީ އޮފް ޕްރޮޓެކްޝަން އަންދު ޕްލޭނިންގ ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން
(އެސ.އަދަދު) ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން
މިނިސްޓްރީ އޮފް ޕްރޮޓެކްޝަން އަންދު ޕްލޭނިންގ ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން
މިނިސްޓްރީ އޮފް ޕްރޮޓެކްޝަން އަންދު ޕްލޭނިންގ ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން
03 ވަނަ ދުވަހުގެ 2012 ވަނަ ދުވަހުގެ 2012 03 ވަނަ ދުވަހުގެ 2012
(IUL) 438-PDU/1/2012/6 ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން
މިނިސްޓްރީ އޮފް ޕްރޮޓެކްޝަން އަންދު ޕްލޭނިންގ ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން
މިނިސްޓްރީ އޮފް ޕްރޮޓެކްޝަން އަންދު ޕްލޭނިންގ ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން
މިނިސްޓްރީ އޮފް ޕްރޮޓެކްޝަން އަންދު ޕްލޭނިންގ ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން
މިނިސްޓްރީ އޮފް ޕްރޮޓެކްޝަން އަންދު ޕްލޭނިންގ ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން
މިނިސްޓްރީ އޮފް ޕްރޮޓެކްޝަން އަންދު ޕްލޭނިންގ ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން

މިނިސްޓްރީ އޮފް ޕްރޮޓެކްޝަން އަންދު ޕްލޭނިންގ ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން
މިނިސްޓްރީ އޮފް ޕްރޮޓެކްޝަން އަންދު ޕްލޭނިންގ ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން
މިނިސްޓްރީ އޮފް ޕްރޮޓެކްޝަން އަންދު ޕްލޭނިންގ ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން
މިނިސްޓްރީ އޮފް ޕްރޮޓެކްޝަން އަންދު ޕްލޭނިންގ ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން
މިނިސްޓްރީ އޮފް ޕްރޮޓެކްޝަން އަންދު ޕްލޭނިންގ ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން
މިނިސްޓްރީ އޮފް ޕްރޮޓެކްޝަން އަންދު ޕްލޭނިންގ ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން
މިނިސްޓްރީ އޮފް ޕްރޮޓެކްޝަން އަންދު ޕްލޭނިންގ ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން

މިނިސްޓްރީ އޮފް ޕްރޮޓެކްޝަން އަންދު ޕްލޭނިންގ ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން
މިނިސްޓްރީ އޮފް ޕްރޮޓެކްޝަން އަންދު ޕްލޭނިންގ ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން
މިނިސްޓްރީ އޮފް ޕްރޮޓެކްޝަން އަންދު ޕްލޭނިންގ ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން
މިނިސްޓްރީ އޮފް ޕްރޮޓެކްޝަން އަންދު ޕްލޭނިންގ ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން
މިނިސްޓްރީ އޮފް ޕްރޮޓެކްޝަން އަންދު ޕްލޭނިންގ ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން
މިނިސްޓްރީ އޮފް ޕްރޮޓެކްޝަން އަންދު ޕްލޭނިންގ ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން
މިނިސްޓްރީ އޮފް ޕްރޮޓެކްޝަން އަންދު ޕްލޭނިންގ ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން

މިނިސްޓްރީ އޮފް ޕްރޮޓެކްޝަން އަންދު ޕްލޭނިންގ ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން
މިނިސްޓްރީ އޮފް ޕްރޮޓެކްޝަން އަންދު ޕްލޭނިންގ ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން
މިނިސްޓްރީ އޮފް ޕްރޮޓެކްޝަން އަންދު ޕްލޭނިންގ ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން
މިނިސްޓްރީ އޮފް ޕްރޮޓެކްޝަން އަންދު ޕްލޭނިންގ ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން
މިނިސްޓްރީ އޮފް ޕްރޮޓެކްޝަން އަންދު ޕްލޭނިންގ ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން
މިނިސްޓްރީ އޮފް ޕްރޮޓެކްޝަން އަންދު ޕްލޭނިންގ ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން
މިނިސްޓްރީ އޮފް ޕްރޮޓެކްޝަން އަންދު ޕްލޭނިންގ ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން

މިނިސްޓްރީ އޮފް ޕްރޮޓެކްޝަން އަންދު ޕްލޭނިންގ ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން
މިނިސްޓްރީ އޮފް ޕްރޮޓެކްޝަން އަންދު ޕްލޭނިންގ ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން
މިނިސްޓްރީ އޮފް ޕްރޮޓެކްޝަން އަންދު ޕްލޭނިންގ ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން
މިނިސްޓްރީ އޮފް ޕްރޮޓެކްޝަން އަންދު ޕްލޭނިންގ ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން
މިނިސްޓްރީ އޮފް ޕްރޮޓެކްޝަން އަންދު ޕްލޭނިންގ ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން
މިނިސްޓްރީ އޮފް ޕްރޮޓެކްޝަން އަންދު ޕްލޭނިންގ ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން
މިނިސްޓްރީ އޮފް ޕްރޮޓެކްޝަން އަންދު ޕްލޭނިންގ ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން ޕްރޮގްރާމް ފޯމުލެޝަން ޖެނެރެޝަން

ފަންނަނާ ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް

ކެބިނެޓުގެ ނިންމުމަކުން

ނަންބަރު: 24/IUL/FENAKA/12

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް

މިނިސްޓްރީ އޮފް އިންޖިނިއަރިންގ ގެ ދަށުން ސަރުކާރުގެ ހިއްސާ ގަތިގެ ސަރުކާރުގެ ފަރާތުން ސަރުކާރުގެ ހިއްސާ ގަތިގެ ސަރުކާރުގެ ފަރާތުން ސަރުކާރުގެ ހިއްސާ ގަތިގެ ސަރުކާރުގެ ފަރާތުން...

- Preparation of Technical Specifications
- Detailed Engineering comprising of Power Plant Layout and generation equipment
- Electrical and instrumentation equipment and cabling layouts.
- Preparation of distribution network including HV/MV transformers
- Sizing of major equipment
- Preparation of preliminary electrical single line diagrams
- Preparation of flow diagram, control system configuration diagram
- Power Plant infrastructural facilities
- Foundation and superstructures of various plant/non-plant buildings and structures
- Identify the land for the project site
- Identify land for fuel storage tanks
- Ascertain size of fuel storage tanks
- Specifications for obtaining quotes
- Estimate of the Bill of quantities
- Finalize health and safety procedures for the facility

މި އުޅަނދުގެ ދަށުން ސަރުކާރުގެ ހިއްސާ ގަތިގެ ސަރުކާރުގެ ފަރާތުން 2012 ވަނަ އަހަރު 18 ވަނަ ޖުލައިގެ ގަވާއިދުގެ 10:00 ގައި 11:30 ގައި...

މިނިސްޓްރީ އޮފް އިންޖިނިއަރިންގ ގެ ފަރާތުން ސަރުކާރުގެ ހިއްސާ ގަތިގެ ސަރުކާރުގެ ފަރާތުން ސަރުކާރުގެ ހިއްސާ ގަތިގެ ސަރުކާރުގެ ފަރާތުން...

Iulaan No. 24/IUL/FENAKA/12

24/IUL/FENAKA/12

Managing Director
FENAKA Corporation Limited
6th Floor, Port Complex Building,
Hilaalee Magu,
Maafannu,
Male' 20307
Republic of Maldives

މިނިސްޓްރީ އޮފް އިންޖިނިއަރިންގ
މިނިސްޓްރީ އޮފް އިންޖިނިއަރިންގ
މިނިސްޓްރީ އޮފް އިންޖިނިއަރިންގ
މިނިސްޓްރީ އޮފް އިންޖިނިއަރިންގ
މިނިސްޓްރީ އޮފް އިންޖިނިއަރިންގ

Monday 22nd September 2012 at 11.30 hrs to the following address:

“Preparation of Bid Specifications for Centralized Power Station, L. Gan”

Iulaan No: 24/IUL/FENAKA/12

Managing Director
FENAKA Corporation Limited
6th Floor, Port Complex Building,
Hilaalee Magu,
Maafannu,
Male’ 20307
Republic of Maldives
Tel: (960) 3331852, Fax: (960) 3317104

Information regarding the qualification criteria will be provided at the pre bid meeting.

FENAKA Corporation shall not be liable for the misplacement or premature opening for the unlabeled price proposals which shall be opened on 22nd September 2012 at 11:30 hrs, at FENAKA Corporation’s Head Office, 6th Floor meeting room, in the presence of those Bidders or Bidder’s representatives who wish to attend the session.

It is in FENAKA Corporations’ discretion to reject/cancel any proposal which does not comply with the terms, at anytime during the evaluation process. Also it is in FENAKA Corporations’ discretion to cancel this invitation to bid at any time.

Fenaka Corporation Limited shall review all price proposals received and upon selection the qualified party shall be invited to submit a Financial Proposal and a Technical Proposal outlining the scope of works. The final documents should be submitted no later than Wednesday, 14th November 2012 at 11:30 hrs, addressed as follows:

“Bid Specifications for Centralized Power Station, L. Gan”

Iulaan No. 24/IUL/FENAKA/12

Managing Director
FENAKA Corporation Limited
6th Floor, Port Complex Building,
Hilaalee Magu,
Maafannu,
Male’ 20307
Republic of Maldives
Tel: (960) 3331852, Fax: (960) 3317104

Interested Bidders may obtain further information from the following address:

Procurement Department
FENAKA Corporation Limited
6th Floor, Port Complex Building,
Hilaalee Magu,
Maafannu,
Male’ 20307
Republic of Maldives
Tel: (960) 3331852, Fax: (960) 3317104

සංඛ්‍යාව: (IUL)13-K/13/2012/118

දිනය: 2012/41/TEB

සාමාන්‍ය මධ්‍යම විද්‍යාල වර්ගීකරණ පරීක්ෂණ

1. මෙහි දී මධ්‍යම විද්‍යාල වර්ගීකරණ පරීක්ෂණ පිළිබඳව විස්තර කෙරෙන මාර්ගෝපදේශයක් නිකුත් කිරීම සඳහා ලිපි ලේඛන පිළිබඳව ප්‍රවර්ධන මධ්‍යම විද්‍යාල වර්ගීකරණ පරීක්ෂණ කමිටුව විසින් පිළිගැනීමට කැමැත්තක් පවතින අය මෙහි දී සහභාගී කරගත හැක. මෙහි දී සහභාගී කරගැනීමට කැමැත්තක් පවතින අය මෙහි දී සහභාගී කරගත හැක.
2. 2012 අගෝස්තු 26 දින සවස 14:00 ට මධ්‍යම විද්‍යාල වර්ගීකරණ පරීක්ෂණ කමිටුව විසින් පිළිගැනීමට කැමැත්තක් පවතින අය මෙහි දී සහභාගී කරගත හැක.
3. 2012 අගෝස්තු 25 දින සවස 14:00 ට මධ්‍යම විද්‍යාල වර්ගීකරණ පරීක්ෂණ කමිටුව විසින් පිළිගැනීමට කැමැත්තක් පවතින අය මෙහි දී සහභාගී කරගත හැක.

13 අගෝස්තු 2012

සංඛ්‍යාව: (IUL)196-C/1/2012/69

වර්ගීකරණ

සාමාන්‍ය මධ්‍යම විද්‍යාල

වර්ගීකරණ පරීක්ෂණ පිළිබඳව විස්තර කෙරෙන මාර්ගෝපදේශයක් නිකුත් කිරීම සඳහා ලිපි ලේඛන පිළිබඳව ප්‍රවර්ධන මධ්‍යම විද්‍යාල වර්ගීකරණ පරීක්ෂණ කමිටුව විසින් පිළිගැනීමට කැමැත්තක් පවතින අය මෙහි දී සහභාගී කරගත හැක.

* වර්ගීකරණ	වර්ගීකරණ පරීක්ෂණ පිළිබඳව විස්තර කෙරෙන මාර්ගෝපදේශයක් නිකුත් කිරීම සඳහා ලිපි ලේඛන පිළිබඳව ප්‍රවර්ධන මධ්‍යම විද්‍යාල වර්ගීකරණ පරීක්ෂණ කමිටුව විසින් පිළිගැනීමට කැමැත්තක් පවතින අය මෙහි දී සහභාගී කරගත හැක.
1	11:00
2	14:00

19 අගෝස්තු 2012 සවස 14:00 ට මධ්‍යම විද්‍යාල වර්ගීකරණ පරීක්ෂණ කමිටුව විසින් පිළිගැනීමට කැමැත්තක් පවතින අය මෙහි දී සහභාගී කරගත හැක.

01 ලිපි ලේඛන පිළිබඳව ප්‍රවර්ධන මධ්‍යම විද්‍යාල වර්ගීකරණ පරීක්ෂණ කමිටුව විසින් පිළිගැනීමට කැමැත්තක් පවතින අය මෙහි දී සහභාගී කරගත හැක.
17 අගෝස්තු 2012

ከጋራ ጊዜ ላይ የሚደረግ ስራ ለማጠናከር ይኖርዎታል።
ከጋራ ጊዜ ላይ

የሥራ ቁጥር: MPAO/I/2012/43

የሥራ ስም

የሥራ ስም ማሳሰቢያ

የሥራ ስም ማሳሰቢያ፡- የሥራ ስም ማሳሰቢያ በሥራ ስም ማሳሰቢያ የሥራ ስም ማሳሰቢያ

የሥራ ስም ማሳሰቢያ፡- የሥራ ስም ማሳሰቢያ በሥራ ስም ማሳሰቢያ የሥራ ስም ማሳሰቢያ

የሥራ ስም ማሳሰቢያ፡- የሥራ ስም ማሳሰቢያ

የሥራ ስም ማሳሰቢያ፡- የሥራ ስም ማሳሰቢያ በሥራ ስም ማሳሰቢያ የሥራ ስም ማሳሰቢያ

የሥራ ስም ማሳሰቢያ፡- የሥራ ስም ማሳሰቢያ በሥራ ስም ማሳሰቢያ የሥራ ስም ማሳሰቢያ

የሥራ ስም ማሳሰቢያ፡- የሥራ ስም ማሳሰቢያ በሥራ ስም ማሳሰቢያ የሥራ ስም ማሳሰቢያ

11:00 ላይ

የሥራ ስም ማሳሰቢያ፡- የሥራ ስም ማሳሰቢያ በሥራ ስም ማሳሰቢያ የሥራ ስም ማሳሰቢያ

የሥራ ስም ማሳሰቢያ፡- የሥራ ስም ማሳሰቢያ በሥራ ስም ማሳሰቢያ የሥራ ስም ማሳሰቢያ

የሥራ ስም ማሳሰቢያ፡- የሥራ ስም ማሳሰቢያ በሥራ ስም ማሳሰቢያ የሥራ ስም ማሳሰቢያ

የሥራ ስም ማሳሰቢያ፡- የሥራ ስም ማሳሰቢያ በሥራ ስም ማሳሰቢያ የሥራ ስም ማሳሰቢያ

20379

የሥራ ስም ማሳሰቢያ፡- የሥራ ስም ማሳሰቢያ

የሥራ ቁጥር: 3309908

የሥራ ቁጥር: 3307759

የሥራ ስም ማሳሰቢያ፡- admin@pension.gov.mv

26 ነዳ ስም

13 ነዳ ስም

የሥራ ስም ማሳሰቢያ፡- የሥራ ስም ማሳሰቢያ በሥራ ስም ማሳሰቢያ የሥራ ስም ማሳሰቢያ

የሥራ ቁጥር: (IUL) 425-CB/1/2012/173

የሥራ ስም

የሥራ ስም ማሳሰቢያ፡- የሥራ ስም ማሳሰቢያ በሥራ ስም ማሳሰቢያ የሥራ ስም ማሳሰቢያ

የሥራ ስም	የሥራ ስም	የሥራ ስም	የሥራ ስም
20 ነዳ ስም	2012 ነዳ ስም	11:00	የሥራ ስም ማሳሰቢያ፡- የሥራ ስም ማሳሰቢያ
26 ነዳ ስም	2012 ነዳ ስም	13:00	የሥራ ስም ማሳሰቢያ፡- የሥራ ስም ማሳሰቢያ

የሥራ ስም ማሳሰቢያ፡- የሥራ ስም ማሳሰቢያ በሥራ ስም ማሳሰቢያ የሥራ ስም ማሳሰቢያ

25 ነዳ ስም

12 ነዳ ስም

دېپلېماتېك ايجېنسىيەنىڭ رىسپوندىسىغا ئىشلىتىش ئۈچۈن
دەۋ، تەنقىرىش

سىرتىدىكى: (IUL)30-C/1/2012/59

دېپلېماتېك

دېپلېماتېك ئىشلىتىش

دېپلېماتېك رىسپوندىسىغا ئىشلىتىش ئۈچۈن رىسپوندىسىغا ئىشلىتىش ئۈچۈن
تەنقىرىش ئىشلىتىش ئۈچۈن رىسپوندىسىغا ئىشلىتىش ئۈچۈن.
دەۋ، دېپلېماتېك ئىشلىتىش ئۈچۈن رىسپوندىسىغا ئىشلىتىش ئۈچۈن
(7-نومبىر 7-نومبىر) دەۋ، دېپلېماتېك ئىشلىتىش ئۈچۈن رىسپوندىسىغا ئىشلىتىش ئۈچۈن
دەۋ، دېپلېماتېك ئىشلىتىش ئۈچۈن رىسپوندىسىغا ئىشلىتىش ئۈچۈن.
(7-نومبىر 7-نومبىر) دەۋ، دېپلېماتېك ئىشلىتىش ئۈچۈن رىسپوندىسىغا ئىشلىتىش ئۈچۈن.

دېپلېماتېك ئىشلىتىش	دېپلېماتېك ئىشلىتىش
2012 يىلى 27-نومبىر 11:30 رىسپوندىسىغا ئىشلىتىش	2012 يىلى 27-نومبىر 10:00 رىسپوندىسىغا ئىشلىتىش

دېپلېماتېك ئىشلىتىش ئۈچۈن رىسپوندىسىغا ئىشلىتىش ئۈچۈن
تەنقىرىش ئىشلىتىش ئۈچۈن رىسپوندىسىغا ئىشلىتىش ئۈچۈن.

دېپلېماتېك ئىشلىتىش ئۈچۈن رىسپوندىسىغا ئىشلىتىش ئۈچۈن /3339227 /3339239 سىرتىدىكى ئىشلىتىش ئۈچۈن رىسپوندىسىغا ئىشلىتىش ئۈچۈن.

26 نۆمبىر 1433

13-نومبىر 2012

دېپلېماتېك ايجېنسىيەنىڭ رىسپوندىسىغا ئىشلىتىش ئۈچۈن
دەۋ، تەنقىرىش

سىرتىدىكى: (IUL)30-C/1/2012/55

دېپلېماتېك

دېپلېماتېك ئىشلىتىش

دېپلېماتېك رىسپوندىسىغا ئىشلىتىش ئۈچۈن رىسپوندىسىغا ئىشلىتىش ئۈچۈن
تەنقىرىش ئىشلىتىش ئۈچۈن رىسپوندىسىغا ئىشلىتىش ئۈچۈن.
دەۋ، دېپلېماتېك ئىشلىتىش ئۈچۈن رىسپوندىسىغا ئىشلىتىش ئۈچۈن
(7-نومبىر 7-نومبىر) دەۋ، دېپلېماتېك ئىشلىتىش ئۈچۈن رىسپوندىسىغا ئىشلىتىش ئۈچۈن
دەۋ، دېپلېماتېك ئىشلىتىش ئۈچۈن رىسپوندىسىغا ئىشلىتىش ئۈچۈن.
(7-نومبىر 7-نومبىر) دەۋ، دېپلېماتېك ئىشلىتىش ئۈچۈن رىسپوندىسىغا ئىشلىتىش ئۈچۈن.

دېپلېماتېك ئىشلىتىش	دېپلېماتېك ئىشلىتىش
2012 يىلى 27-نومبىر 11:00 رىسپوندىسىغا ئىشلىتىش	2012 يىلى 27-نومبىر 11:00 رىسپوندىسىغا ئىشلىتىش

دېپلېماتېك ئىشلىتىش ئۈچۈن رىسپوندىسىغا ئىشلىتىش ئۈچۈن
تەنقىرىش ئىشلىتىش ئۈچۈن رىسپوندىسىغا ئىشلىتىش ئۈچۈن.

دېپلېماتېك ئىشلىتىش ئۈچۈن رىسپوندىسىغا ئىشلىتىش ئۈچۈن /3339227 /3339239 سىرتىدىكى ئىشلىتىش ئۈچۈن رىسپوندىسىغا ئىشلىتىش ئۈچۈن.

26 نۆمبىر 1433

13-نومبىر 2012

ސަރުކާރުގެ ބޭނުން: (IUL)438-PPIRS/438/2012/14

ވަނަ ބައި: 28 ވަނަ ބައި 2012

ސަރުކާރުގެ ބޭނުން ދަށުން 2012 ވަނަ ބައި

އިތުރުފުލުމުގެ ދަށުން 2012 ވަނަ އަހަރުގެ ސަރުކާރުގެ ބޭނުން ދަށުން 2012 ވަނަ ބައި

ސަރުކާރުގެ ބޭނުން ދަށުން 2012 ވަނަ އަހަރުގެ ސަރުކާރުގެ ބޭނުން ދަށުން 2012 ވަނަ ބައި
އިތުރުފުލުމުގެ ދަށުން 2012 ވަނަ އަހަރުގެ ސަރުކާރުގެ ބޭނުން ދަށުން 2012 ވަނަ ބައި
އިތުރުފުލުމުގެ ދަށުން 2012 ވަނަ އަހަރުގެ ސަރުކާރުގެ ބޭނުން ދަށުން 2012 ވަނަ ބައި
އިތުރުފުލުމުގެ ދަށުން 2012 ވަނަ އަހަރުގެ ސަރުކާރުގެ ބޭނުން ދަށުން 2012 ވަނަ ބައި

އިތުރުފުލުމުގެ ދަށުން 2012 ވަނަ އަހަރުގެ ސަރުކާރުގެ ބޭނުން ދަށުން 2012 ވަނަ ބައި
އިތުރުފުލުމުގެ ދަށުން 2012 ވަނަ އަހަރުގެ ސަރުކާރުގެ ބޭނުން ދަށުން 2012 ވަނަ ބައި

އިތުރުފުލުމުގެ ދަށުން 2012 ވަނަ އަހަރުގެ ސަރުކާރުގެ ބޭނުން ދަށުން 2012 ވަނަ ބައި
އިތުރުފުލުމުގެ ދަށުން 2012 ވަނަ އަހަރުގެ ސަރުކާރުގެ ބޭނުން ދަށުން 2012 ވަނަ ބައި
އިތުރުފުލުމުގެ ދަށުން 2012 ވަނަ އަހަރުގެ ސަރުކާރުގެ ބޭނުން ދަށުން 2012 ވަނަ ބައި
އިތުރުފުލުމުގެ ދަށުން 2012 ވަނަ އަހަރުގެ ސަރުކާރުގެ ބޭނުން ދަށުން 2012 ވަނަ ބައި

އިތުރުފުލުމުގެ ދަށުން 2012 ވަނަ އަހަރުގެ ސަރުކާރުގެ ބޭނުން ދަށުން 2012 ވަނަ ބައި
އިތުރުފުލުމުގެ ދަށުން 2012 ވަނަ އަހަރުގެ ސަރުކާރުގެ ބޭނުން ދަށުން 2012 ވަނަ ބައި

އިތުރުފުލުމުގެ ދަށުން 2012 ވަނަ އަހަރުގެ ސަރުކާރުގެ ބޭނުން ދަށުން 2012 ވަނަ ބައި
އިތުރުފުލުމުގެ ދަށުން 2012 ވަނަ އަހަރުގެ ސަރުކާރުގެ ބޭނުން ދަށުން 2012 ވަނަ ބައި
އިތުރުފުލުމުގެ ދަށުން 2012 ވަނަ އަހަރުގެ ސަރުކާރުގެ ބޭނުން ދަށުން 2012 ވަނަ ބައި
އިތުރުފުލުމުގެ ދަށުން 2012 ވަނަ އަހަރުގެ ސަރުކާރުގެ ބޭނުން ދަށުން 2012 ވަނަ ބައި

ސަރުކާރުގެ ބޭނުން ދަށުން 2012 ވަނަ ބައި

Ministry Environment and Energy

Republic of Maldives

Ref No: (IUL)438-PPIRS/438/2012/14

Date: 28 August, 2012

Invitation for Bids

Supply, Delivery, Installation, Testing, Commissioning and Training of the Recovery and Reclamation Equipments

The Government of the Republic of Maldives is implementing HCFC Phase-out Management Plan (HPMP) of Maldives, lead by UNEP and assisted by UNDP; it intends to apply part of the proceeds to procure Recovery and reclamation equipments and associated services.

The Ministry of Environment and Energy now invites sealed bids from eligible and qualified bidders to supply recovery and reclamation equipment and associated services as per the specifications in the Bidding Document.

Qualifications requirements include: During the last three (3) years the bidder must have successfully completed similar assignments. Bidder must have the financial capacity to perform the contract and complete the supplies within the stipulated delivery period. Margin of preference for goods manufactured domestically shall not be applied. Additional details are provided in the Bidding Document.

A complete set of Bidding Documents in electronic format may be obtained by interested bidders on submission of a written application to the address below.

Bids must be delivered to the address below at or before **September 19, 2012 at 1100 hours** local time. Electronic bidding will not be permitted. Late bids will be rejected. Bids will be opened in the presence of the bidders' representatives, who choose to attend in person at the address below at **1100 hours local time, September 19, 2012.**

National Ozone Unit

Environment Department

Ministry of Environment and Energy

Ameenee Magu, Maafannu

Male', Republic of Maldives

Tel: +960 3004318, 3004324 Fax: +960 3004301

E-mail: miruza.mohamed@mhe.gov.mv

Web site: www.environment.gov.mv

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް
ދިވެހިރާއްޖޭގެ ޖުމްހޫރިއްޔާ

ސަރުކާރުގެ ގެޒެޓް: 43/IUL/FENAKA/12

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް

މި ނެޓްވަރުގައި ބަޔާންކޮށްފައިވާ ގޮތަށް 180 ދުވަހުގެ ތެރޭގައި ސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކޮށްފައިވާ ގޮތަށް

Ministry of Finance and Treasury,

Male', Republic of Maldives

Invitation for Quotations

6th September 2012

Loan: 2170-MLD and Title: Regional Development Project II (RDP II)

Ref No.: (IUL) 13-K/13/2012/114

- 1. The Republic of Maldives (Government) has applied for a loan from the Asian Development Bank (ADB) toward the cost of RDP II, and it intends to apply part of the proceeds of this loan to payments for Supply of Jetting Machines including [one year of warranty].
2. The Government now invites quotations from eligible Suppliers for supply of the following Goods to be delivered to [Fonadhoo Island] and [Mahibadhoo Island].

Table with 3 columns: Serial No., Name of Equipment and Brief Description, Quantity. Contains two rows of equipment details.

- 3. Interested Suppliers from eligible source countries may obtain further information on the technical specifications from the Tender Evaluation Section, Ministry of Finance and Treasury at the email and the address given below, from [8:00] am to [3:00] pm during office working days.

Name of office: Ministry of Finance and Treasury, Tender Evaluation Section

Name of officer: Mr. Ismail Shafeeq, Permanent Secretary

City: Ameenee Magu, Male' 20379

Country: Republic of Maldives

Telephone: 960 334 9266

Facsimile number: 960 332 0706

Electronic mail address: tender@finance.gov.mv and jzheng@adb.org

- 4. Interested Suppliers must deliver their quotations to the address and/or email address given above at or before 3pm on 19th September 2012, Wednesday. Late quotations shall be rejected.
5. The Government will not be responsible for any costs or expenses incurred by the interested Suppliers in connection with the preparation or delivery of the quotations.
6. The Request for Quotation with technical specification can be downloaded from our website: www.finance.gov.mv

މިއިތުރު ފޯމެތް ސަފުހާ ފޯމެތް ވަނަ ދަށުން ވަނަ ދަށުން 2012 ވަނަ ދަށުން 11:00 ގަހަނެ 24 ވަނަ ދަށުން 2012 ވަނަ ދަށުން 11:00 ގަހަނެ 30 ވަނަ ދަށުން 2012 ވަނަ ދަށުން 11:00 ގަހަނެ 26 ވަނަ ދަށުން 13 ވަނަ ދަށުން 2012 ވަނަ ދަށުން

މިއިތުރު ފޯމެތް ސަފުހާ ފޯމެތް ވަނަ ދަށުން ވަނަ ދަށުން 2012 ވަނަ ދަށުން 11:00 ގަހަނެ 24 ވަނަ ދަށުން 2012 ވަނަ ދަށުން 11:00 ގަހަނެ 30 ވަނަ ދަށުން 2012 ވަނަ ދަށުން 11:00 ގަހަނެ 26 ވަނަ ދަށުން 13 ވަނަ ދަށުން 2012 ވަނަ ދަށުން (IUL)202-A/1/2012/74

މިއިތުރު ފޯމެތް ސަފުހާ ފޯމެތް ވަނަ ދަށުން

މިއިތުރު ފޯމެތް ސަފުހާ ފޯމެތް ވަނަ ދަށުން ވަނަ ދަށުން 2012 ވަނަ ދަށުން 11:00 ގަހަނެ 24 ވަނަ ދަށުން 2012 ވަނަ ދަށުން 11:00 ގަހަނެ 30 ވަނަ ދަށުން 2012 ވަނަ ދަށުން 11:00 ގަހަނެ 26 ވަނަ ދަށުން 13 ވަނަ ދަށުން 2012 ވަނަ ދަށުން

سروس نمبر: (IUL) 95-PM/1/2012/47

دستور

سرکاری سرگرمیوں کے دستور

مقامی سرکاری اداروں کے دستور / مقامی سرگرمیوں کے دستور / مقامی سرگرمیوں کے دستور
24 ستمبر 2012 کو 14:00 بجے مقامی سرگرمیوں کے دستور کے مطابق

1. مقامی سرگرمی / مقامی سرگرمی

PRINTER / MACHINE	TONER / CARTRIDGE
HP LaserJet 1022n	HP 12A
HP LaserJet P1505n	HP 36A
HP LaserJet P1102	HP 85A
HP Office Jet 5610	HP 22
HP Deskjet 895 Cxi	HP 23
HP PSC 1315 All-in-One Printer	HP 27
HP Office Jet 5610	
KONICA MINOLTA megicolor 1690MF	Black
KONICA MINOLTA megicolor 1690MF	Color (Magenta)
KONICA MINOLTA megicolor 1690MF	Color (Cyan)
KONICA MINOLTA megicolor 1690MF	Color (Yellow)
HP PSC 1315 All-in-One Printer	HP 28
HP Deskjet 895 Cxi	HP 45
HP Desk Jet 1280	
HP PSC 1315 All-in-One Printer	HP 57
HP Desk Jet 1280	HP 78
Brother MFC - 7340	TN- 2150
Brother HL - 2140	
Brother MFC- 7840 N	TN - 2125
Brother HL - 2250 DN	TN - 2280
Brother MFC- 7860 DW	
TOSHIBA e-Studio 282 (Photocopy Machine)	T-2340D
RICOH FT 4105 (Photocopy Machine)	RICOH TONER TYPE 1305
Brother MFC - 6490 CW	LC67BK (Black)
Brother MFC- 5490cn	
Brother MFC - 6490 CW	LC67M (Magenta)
Brother MFC- 5490cn	
Brother MFC - 6490 CW	LC67C (Cyan)
Brother MFC 5490cn	

የሰነድ ቁጥር: (IUL)GS56/2012/30

ግብዓት

ግብዓት የሚያካትትበት ስምዖን

ግብዓት (IUL)GS56/2012/28 በሰነድ ቁጥር (IUL)GS56/2012/28 ስምዖን ይፈጽም የሚችል ስምዖን ለማድረግ የሚያስፈልገውን ግብዓት ይግለጽ።

1. ስምዖን ለማድረግ የሚያስፈልገውን ግብዓት ይግለጽ።

Item 01	Sound System
Qty	01
Specification	<ul style="list-style-type: none"> • 2 singles or DUAL 12” 2 way speaker system (300w) • Professional 2 channel Amplifier to support the above speakers (each amplifier must accommodate 2 of each speakers mentioned above) • 8 channel Mixer (08 XLR Mic Input + 2 stereo Line input) • UHF Diversity Wireless Handled Microphone System (2 mic)
Warranty (Service & Parts)	<ul style="list-style-type: none"> • Minimum 1 Year Parts, Minimum 1 Year Service.

1. ስምዖን የሚያካትትበት ስምዖን ይፈጽም የሚችል ስምዖን ለማድረግ የሚያስፈልገውን ግብዓት ይግለጽ።

- ሀ. ስምዖን ለማድረግ የሚያስፈልገውን ግብዓት ይግለጽ።
- ለ. ስምዖን ለማድረግ የሚያስፈልገውን ግብዓት ይግለጽ።
- ሐ. ስምዖን ለማድረግ የሚያስፈልገውን ግብዓት ይግለጽ።
- ተ. ስምዖን ለማድረግ የሚያስፈልገውን ግብዓት ይግለጽ።
- ገ. ስምዖን ለማድረግ የሚያስፈልገውን ግብዓት ይግለጽ።
- ደ. ስምዖን ለማድረግ የሚያስፈልገውን ግብዓት ይግለጽ።
- ጋ. ስምዖን ለማድረግ የሚያስፈልገውን ግብዓት ይግለጽ።
- ጘ. ስምዖን ለማድረግ የሚያስፈልገውን ግብዓት ይግለጽ።
- ጥ. ስምዖን ለማድረግ የሚያስፈልገውን ግብዓት ይግለጽ።
- ፈ. ስምዖን ለማድረግ የሚያስፈልገውን ግብዓት ይግለጽ።
- ገሥ. ስምዖን ለማድረግ የሚያስፈልገውን ግብዓት ይግለጽ።
- ገለ. ስምዖን ለማድረግ የሚያስፈልገውን ግብዓት ይግለጽ።
- ገለግ. ስምዖን ለማድረግ የሚያስፈልገውን ግብዓት ይግለጽ።
- ገለግግ. ስምዖን ለማድረግ የሚያስፈልገውን ግብዓት ይግለጽ።
- ገለግግግ. ስምዖን ለማድረግ የሚያስፈልገውን ግብዓት ይግለጽ።

3. ስምዖን የሚያካትትበት ስምዖን

- 80 ስምዖን ለማድረግ የሚያስፈልገውን ግብዓት ይግለጽ።
- 10 ስምዖን ለማድረግ የሚያስፈልገውን ግብዓት ይግለጽ።
- 10 ስምዖን ለማድረግ የሚያስፈልገውን ግብዓት ይግለጽ።

سۈنۈش نۇمۇرى: 35/IUL/FENAKA/12

دېتال ئىسپات نامى

سۈنۈش نۇمۇرى 09 (09 ئىل) 2012 (2012) (09) SUL - ML/2012/IU - 003 دېتال ئىسپات نامى
 دېتال ئىسپات نامى 09 (09 ئىل) 2012 (2012) (09) SUL - ML/2012/IU - 003 دېتال ئىسپات نامى
 دېتال ئىسپات نامى 09 (09 ئىل) 2012 (2012) (09) SUL - ML/2012/IU - 003 دېتال ئىسپات نامى

Details of Engine:

Model Name: Cummins
Model No: QSK60-G4
Serial No: 33177892
CPL No: 2888

No.	Qty.	Part Number	Description of Items
1	4	3030515	HOSE, ELBOW
2	4	3030774	HOSE, ELBOW
3	17	3011076	SEAL, D RING
4	17	3014668	SEAL, D RING
5	17	3081489	SEAL, OIL
6	17	3088386	RING, LINER SEAL
7	8	3082438	DOWEL, RING
8	1	3867561	SENSOR,BLOWBY FLOW
9	1	3171911	SEAL,OIL
10	1	3330600	ACTUTOR.ELT FUEL CONTROL
11	1	3408351	SENSOR,PRESSURE
12	1	3085140	SENSOR,PRESSURE
13	1	3160404	SENSOR,PRESSURE
14	2	3408345	SENSOR,TEMPERTAURE
15	3	3865346	SENSOR,TEMPERTAURE
16	1	3865337	SENSOR,PRESSURE
17	1	3330602	ACTUTOR.ELR FUEL CONTROL
18	2	3867393	SCREEN, FILTER
19	1	3347907	ACTUATOR, ETR FUEL CONTROL
20	1	3408351	SENSOR, PRESSURE
21	1	3408355	SENSOR, PRESSURE
22	17	3804571	SET, PISTON RING
23	32	3089872	BEARING, CONNECTING ROD
24	70	3170134	SEAL, VALVE SYSTEM
25	64	3085962	SPRING, VALVE
26	8	3085961	ROTATOR, VALVE
27	32	3800955	KIT, VALVE INTAKE
28	32	3804892	KIT, VALVE EXHAUST

29	32	3171702	INSERT VALVE
30	32	3171703	INSERT VALVE
31	8	3170135	GUIDE, VALVE STEM
32	16	3332181	GASKET, FUEL MANIFOLD
33	3	3035083	ISOLATOR, VIBRATION
34	3	3035084	ISOLATOR, VIBRATION
35	2	3089739	BELLOWS
36	8	3089765	CLAMP, V BAND
37	20	3071386	SCREW, HEX FLANGE HEAD CAP
38	4	3089307	CLAMP, T BOLT
39	4	3171170	GASKET, CONNECTION
40	4	3411036	GASKET, INTAKE MANIFOLD
41	4	4001044	HOSE, HUMP
42	4	4001402	CONNECTION, WATER TRANSFER
43	2	3410351	BELLOWS
44	4	3017360	THERMOSTAT
45	2	4000854	THERMOSTAT
46	16	3410963	GASKET, CYL HEAD
47	16	3171499	GASKET, RKR LEVER HOUSING
48	16	3332291	GASKET, ROCKER LEVEL COVER
49	16	4088428	INJECTOR (RECON EQUIVALENT 4088428PX)
50	20	3867687	SEAL, INJECTOR
51	16	3867651	SEAL, O-RING
52	16	3347937	SEAL, O-RING
53	16	3347938	SEAL, O-RING (4010577)
54	16	3347939	SEAL, O-RING
55	1	3800493	SET, UPPER ENGINE GASKET
56	1	3800492	SE, LOWER ENGINE GASKET
		* SPECIAL TOOLS	
57	1	ST-1269	PISTON RING EXPENDER
58	1	3823294	PISTON RING COMPRESSOR
59	1	4918950	POWER CYLINDER INSTALL/REMOVAL TOOL
60	1	3822503	LINER CLAMP SET
61	1	3163329	LINER INSTLATION TOOL
62	1	3164795	DIAL-TYPE TORQUE WRENCH RANGE UP TO 34 n.M (25FT-LB)
63	1	4918189	INTAKE VALVE SEAT REMOVER
64	1	3376799	EXHAUST VALVE SEAT REMOVER
65	1	3163399	VAVE GUIDE/SEAL REMOVER AND INSTALL TOO
66	1	ST-685	VALVE SEAT GRINDING MACHINE
67	2	MODEL: 501K-10	MANUAL START UNT, DEEP SEA ELECTRONIC PIC (MODEL 501K-10) SPECIFICATION DES 501K MANUAL START UNIT+O/ SPEED (MAG-PICKUP) 0501-002-03 JOB 561286

68	2		<p>ELECTRONIC TIMER(IDECA) <u>SPECIFICATION</u> TYPE: GT5P-N CONTRACT RATING: 3AMPERS 240VAC, 4AMPERS 120VAC/30VDC POWER:24VAC(50/60HZ)24VDC</p>
69	2		<p>REALY,RH4B-U <u>SPECIFICATION</u> RH4B-U 24VDC 21Z20(SA MADE IN JAPAN)</p>
70	2		<p>REALY,RH2B-U <u>SPECIFICATION</u> RH2B-U 24VDC 68721(IDECA)</p>
71	24		<p>BULB BULB,FOR INDICATOR LAMPS <u>SPECIFICATION</u> 24V 1W-M(PIN TYPE) IZUMI</p>
72	3		<p>OIL PRESSURE GAUGE,CROMPTION <u>SPECIFICATION</u> RAITO0405 662 23038/003 T03R E24301AG-FA** ES0/1 MILLIAMPS DC SC 0/10 BAR LUB OIL PRESSURE OPTION: TERMINAL COVER</p>
73	1		<p>TACHOMETER,CROMPTION <u>SPECIFICATION</u> CROMPTION 1812088 048 22145/010P011 E2430/AGFAZZ ES0/1 MILLIAMPS DC SC 0/2000 RPM OPT.TERMINAL COVER</p>
74	2		<p>WATER TEMPERATURE GAUGE,CROMPTION <u>SPECIFICATION</u> CROMPTION RAITO 262 276 22995/002 S10R E24301AG-FA** ES 0/1 MILLIAMPS DC SC 0/120 DEG C(WATER TEMP TEMP) OPT.TERMINAL COVER</p>

دستورالعمل‌ها و مشخصات فنی را در دفتر فنی شرکت و در دفتر فنی کارخانه بررسی کنید.

توجه: موارد زیر:

- در صورتی که دستورالعمل‌ها و مشخصات فنی را در دفتر فنی شرکت و در دفتر فنی کارخانه بررسی کنید، این دستورالعمل‌ها و مشخصات فنی را در دفتر فنی شرکت و در دفتر فنی کارخانه بررسی کنید.
- در صورتی که دستورالعمل‌ها و مشخصات فنی را در دفتر فنی شرکت و در دفتر فنی کارخانه بررسی کنید، این دستورالعمل‌ها و مشخصات فنی را در دفتر فنی شرکت و در دفتر فنی کارخانه بررسی کنید.
- در صورتی که دستورالعمل‌ها و مشخصات فنی را در دفتر فنی شرکت و در دفتر فنی کارخانه بررسی کنید، این دستورالعمل‌ها و مشخصات فنی را در دفتر فنی شرکت و در دفتر فنی کارخانه بررسی کنید.

- **පරිමාණය** සම්පූර්ණ වශයෙන්ම පිරිසිදු කිරීමට අවශ්‍ය වන 30 මිනිත් පිරිසිදු කිරීමට වටිනාකම තිබේ.
- පරිමාණය කිරීමට (පරිමාණය කිරීමට) පරිමාණය කිරීමට පමණිකව පමණිකව, පරිමාණය කිරීමට පමණිකව පමණිකව පමණිකව
- පරිමාණය කිරීමට පමණිකව පමණිකව පමණිකව පමණිකව පමණිකව පමණිකව පමණිකව පමණිකව පමණිකව

පරිමාණය කිරීමට වටිනාකම තිබේ:

- **15 මිනිත්**
- පරිමාණය කිරීමට වටිනාකම තිබේ / පරිමාණය කිරීමට වටිනාකම තිබේ x පරිමාණය කිරීමට වටිනාකම තිබේ
- **15 මිනිත්**
- පරිමාණය කිරීමට වටිනාකම තිබේ / පරිමාණය කිරීමට වටිනාකම තිබේ x 15
- **15 මිනිත්**
- පරිමාණය කිරීමට වටිනාකම තිබේ / පරිමාණය කිරීමට වටිනාකම තිබේ x 15
- **5 මිනිත්**
- පරිමාණය කිරීමට වටිනාකම තිබේ / පරිමාණය කිරීමට වටිනාකම තිබේ x 5

පරිමාණය කිරීමට වටිනාකම තිබේ:

Managing Director Fenaka Corporation Ltd Iulaan No: 35/IUL/FENAKA/12 Port Complex. 6th Floor Hilaalee Magu, Maafannu Male'	පරිමාණය කිරීමට වටිනාකම තිබේ පරිමාණය කිරීමට වටිනාකම තිබේ 35/IUL/FENAKA/12: පරිමාණය කිරීමට වටිනාකම තිබේ 6 මිනිත් පරිමාණය කිරීමට වටිනාකම තිබේ පරිමාණය කිරීමට වටිනාකම තිබේ පරිමාණය කිරීමට වටිනාකම තිබේ
--	---

පරිමාණය කිරීමට වටිනාකම තිබේ 23 ඔක්තෝබර් 2012 දී අවම වශයෙන් 11:00 වේලාවේ පරිමාණය කිරීමට වටිනාකම තිබේ (පරිමාණය කිරීමට වටිනාකම තිබේ) පරිමාණය කිරීමට වටිනාකම තිබේ 6 මිනිත් පරිමාණය කිරීමට වටිනාකම තිබේ පරිමාණය කිරීමට වටිනාකම තිබේ 23 ඔක්තෝබර් 2012 දී අවම වශයෙන් 11:00 වේලාවේ පරිමාණය කිරීමට වටිනාකම තිබේ.

පරිමාණය කිරීමට වටිනාකම තිබේ: පරිමාණය කිරීමට වටිනාකම තිබේ පරිමාණය කිරීමට වටිනාකම තිබේ පරිමාණය කිරීමට වටිනාකම තිබේ පරිමාණය කිරීමට වටිනාකම තිබේ පරිමාණය කිරීමට වටිනාකම තිබේ පරිමාණය කිරීමට වටිනාකම තිබේ පරිමාණය කිරීමට වටිනාකම තිබේ

26 මිනිත් 1433

13 ඔක්තෝබර් 2012

مقامی افسر کے سامنے پیش کیا گیا ہے۔
نمبر: 37/IUL/FENAKA/12

نمبر: 37/IUL/FENAKA/12

اس کیلئے درخواست کے ساتھ ساتھ

مقامی افسر کے سامنے پیش کیا گیا ہے۔
نمبر: 37/IUL/FENAKA/12

مقامی افسر کے سامنے پیش کیا گیا ہے۔

مقامی افسر کے سامنے پیش کیا گیا ہے۔

Stamford

مقامی افسر کے سامنے پیش کیا گیا ہے۔

A07G839443

K.T.A.38 G2

0228313/004

25316906

1541

No.	Qty	Part no.	Description of Items
1	1		TYPE UNIGEN PLUS
2			Reference A5IZI-B NO DE Serie 3907b065
3	15		Diode FWD 9751 IA87
4	15		Diode RED 9834 IA88
5	15		Surge SupressorThm z500ps
6	10		Heater Generator RHL, 07131056 V220 (L270x25MM) 110708 15591 CE
7	12	3076703	Injector
8	1	ST-1323-1	Valve seat extractor (Exhaust)
9	2	S-167-B	Screw, Hexagon Head Cap
10	2	203760	Washer, Plan
11	2	207509	Sleeve
12	1	3627589	Support, Alternator
13	1	158829	Screw, Hexagon Head Cap
14	1	S-145	Screw, Hexagon Head Cap
15	1	S-145	Screw, Hexagon Head Cap
16	1	70897	Nut Luck
17	1	3179935	Pulley, Alternator
18	3	3039376	Belt, V Ribbed
19	1	3063673	Elbow, Male Union
20	1	3177198	Elbow, Male Union
21	1	3629496	Elbow, Male Union
22	2	3889311	Elbow, Male Union

مقامی افسر کے سامنے پیش کیا گیا ہے۔

රුපිරි මුදලක්:

- කොටසක් සේ නොමැතිව පවතින බැවින් (සූදු වැරදි මුදලක්) රුපිරි මුදලක් ලෙස ගණනය කළ හැකිය. එහි මුදල 30 ක් වැඩි විය යුතුය.
- සේ නොමැතිව පවතින බැවින්:
- මුදලක් ලෙස ගණනය කළ හැකිය.
- රුපිරි මුදලක් ලෙස ගණනය කළ හැකිය. එහි මුදල 30 ක් වැඩි විය යුතුය.
- ලබා ගත හැකි මුදලක් (ලබා ගත හැකි මුදලක්) ලෙස ගණනය කළ හැකිය. එහි මුදල 30 ක් වැඩි විය යුතුය.
- කුඩා මුදලක් ලෙස ගණනය කළ හැකිය. එහි මුදල 30 ක් වැඩි විය යුතුය.

රුපිරි මුදලක් ලෙස ගණනය කළ හැකිය:

- රුපිරි මුදලක් ලෙස ගණනය කළ හැකිය. එහි මුදල 65 ක් වැඩි විය යුතුය.
- රුපිරි මුදලක් ලෙස ගණනය කළ හැකිය. එහි මුදල 15 ක් වැඩි විය යුතුය.
- රුපිරි මුදලක් ලෙස ගණනය කළ හැකිය. එහි මුදල 15x ක් වැඩි විය යුතුය.
- රුපිරි මුදලක් ලෙස ගණනය කළ හැකිය. එහි මුදල 15 ක් වැඩි විය යුතුය.
- රුපිරි මුදලක් ලෙස ගණනය කළ හැකිය. එහි මුදල 5 ක් වැඩි විය යුතුය.
- කුඩා මුදලක් ලෙස ගණනය කළ හැකිය. එහි මුදල 5 ක් වැඩි විය යුතුය.
- රුපිරි මුදලක් ලෙස ගණනය කළ හැකිය. එහි මුදල 5 ක් වැඩි විය යුතුය.

<p>Managing Director Fenaka Corporation Ltd Iulaan No: 37/IUL/FENAKA/12 Port Complex. 6th Floor Hilaalee Magu, Maafannu Male'</p>	<p>රුපිරි මුදලක් ලෙස ගණනය කළ හැකිය. රුපිරි මුදලක් ලෙස ගණනය කළ හැකිය. 37/IUL/FENAKA/12 රුපිරි මුදලක් ලෙස ගණනය කළ හැකිය. රුපිරි මුදලක් ලෙස ගණනය කළ හැකිය. රුපිරි මුදලක් ලෙස ගණනය කළ හැකිය.</p>
<p>රුපිරි මුදලක් ලෙස ගණනය කළ හැකිය. එහි මුදල 11:00 වැනි විට 2012 ට 23 වැනි දින දක්වා වැඩි විය යුතුය. එහි මුදල 6 වැනි දින දක්වා වැඩි විය යුතුය. එහි මුදල 23 වැනි දින දක්වා වැඩි විය යුතුය. එහි මුදල 11:00 වැනි විට 2012 ට 23 වැනි දින දක්වා වැඩි විය යුතුය.</p>	
<p>රුපිරි මුදලක් ලෙස ගණනය කළ හැකිය. එහි මුදල 26 ක් වැඩි විය යුතුය. එහි මුදල 13 ක් වැඩි විය යුතුය. එහි මුදල 13 ක් වැඩි විය යුතුය. එහි මුදල 13 ක් වැඩි විය යුතුය.</p>	

قۇرۇلۇش ئىشلىرى بۆلۈمى
 ئىش باسقۇچى

سۈرۈش نۇمىرى: 38/IUL/FENAKA/12

رەتتە تۇرۇشقا كەلتۈرۈلۈپ قالغان

بۇ رەتتە تۇرۇشقا كەلتۈرۈلۈپ قالغان ئىشنىڭ سەۋەبىنى ئىش باسقۇچى ئارقىلىق تەكشۈرۈش كېرەك.

ئىش باسقۇچى رەتتە تۇرۇشقا كەلتۈرۈلۈپ قالغان:

رەتتە تۇرۇشقا كەلتۈرۈلۈپ قالغان سەۋەبى:

رەتتە تۇرۇشقا كەلتۈرۈلۈپ قالغان: K.T-A 38 G2

رەتتە تۇرۇشقا كەلتۈرۈلۈپ قالغان: 33152959

رەتتە تۇرۇشقا كەلتۈرۈلۈپ قالغان: 864

Qty.	Description of Items
1	Radiator
	Model: AWV 5437 RP 6
	Serial No: RD-10 2469/02

تەكشۈرۈش نەتىجىسى:

- رەتتە تۇرۇشقا كەلتۈرۈلۈپ قالغان سەۋەبىنى ئىش باسقۇچى ئارقىلىق تەكشۈرۈش كېرەك. (ئىش باسقۇچى ئارقىلىق تەكشۈرۈش نەتىجىسى ئارقىلىق تەكشۈرۈش كېرەك.)
- رەتتە تۇرۇشقا كەلتۈرۈلۈپ قالغان سەۋەبىنى ئىش باسقۇچى ئارقىلىق تەكشۈرۈش كېرەك.
- رەتتە تۇرۇشقا كەلتۈرۈلۈپ قالغان سەۋەبىنى ئىش باسقۇچى ئارقىلىق تەكشۈرۈش كېرەك.
- رەتتە تۇرۇشقا كەلتۈرۈلۈپ قالغان سەۋەبىنى ئىش باسقۇچى ئارقىلىق تەكشۈرۈش كېرەك. 30 تۈرۈپ ئىش باسقۇچى ئارقىلىق تەكشۈرۈش كېرەك.
- رەتتە تۇرۇشقا كەلتۈرۈلۈپ قالغان سەۋەبىنى ئىش باسقۇچى ئارقىلىق تەكشۈرۈش كېرەك. (رەتتە تۇرۇشقا كەلتۈرۈلۈپ قالغان سەۋەبىنى ئىش باسقۇچى ئارقىلىق تەكشۈرۈش كېرەك.)
- رەتتە تۇرۇشقا كەلتۈرۈلۈپ قالغان سەۋەبىنى ئىش باسقۇچى ئارقىلىق تەكشۈرۈش كېرەك. (رەتتە تۇرۇشقا كەلتۈرۈلۈپ قالغان سەۋەبىنى ئىش باسقۇچى ئارقىلىق تەكشۈرۈش كېرەك.)
- رەتتە تۇرۇشقا كەلتۈرۈلۈپ قالغان سەۋەبىنى ئىش باسقۇچى ئارقىلىق تەكشۈرۈش كېرەك. (رەتتە تۇرۇشقا كەلتۈرۈلۈپ قالغان سەۋەبىنى ئىش باسقۇچى ئارقىلىق تەكشۈرۈش كېرەك.)

رەتتە تۇرۇشقا كەلتۈرۈلۈپ قالغان سەۋەبىنى ئىش باسقۇچى ئارقىلىق تەكشۈرۈش كېرەك:

• رەتتە تۇرۇشقا كەلتۈرۈلۈپ قالغان سەۋەبىنى ئىش باسقۇچى ئارقىلىق تەكشۈرۈش كېرەك: 65 تۈرۈپ

رەتتە تۇرۇشقا كەلتۈرۈلۈپ قالغان سەۋەبىنى ئىش باسقۇچى ئارقىلىق تەكشۈرۈش كېرەك: 15×5 تۈرۈپ

• رەتتە تۇرۇشقا كەلتۈرۈلۈپ قالغان سەۋەبىنى ئىش باسقۇچى ئارقىلىق تەكشۈرۈش كېرەك: 15 تۈرۈپ

رەتتە تۇرۇشقا كەلتۈرۈلۈپ قالغان سەۋەبىنى ئىش باسقۇچى ئارقىلىق تەكشۈرۈش كېرەك: 15×5 تۈرۈپ

• رەتتە تۇرۇشقا كەلتۈرۈلۈپ قالغان سەۋەبىنى ئىش باسقۇچى ئارقىلىق تەكشۈرۈش كېرەك: 15×5 تۈرۈپ

• رەتتە تۇرۇشقا كەلتۈرۈلۈپ قالغان سەۋەبىنى ئىش باسقۇچى ئارقىلىق تەكشۈرۈش كېرەك: 5 تۈرۈپ

رەتتە تۇرۇشقا كەلتۈرۈلۈپ قالغان سەۋەبىنى ئىش باسقۇچى ئارقىلىق تەكشۈرۈش كېرەك: 5 تۈرۈپ

අන්තර්ගතයේ සඳහන් කර ඇති දේ සම්බන්ධයෙන් අදාළ කරුණු සඳහා සේවය කරමු.

Managing Director Fenaka Corporation Ltd Iulaan No: 38/IUL/FENAKA/12 Port Complex. 6th Floor Hilaalee Magu, Maafannu Male'	මහලේකම් ෆෙනාකා කොරපරේෂන් ලිමිටෙඩ් 38/IUL/FENAKA/12 6 වන මහලේකම් මහල හිලාලී මාගු, මාෆාණු, මාලේ
--	---

2012 ඔක්තෝබර් 23 වන දින සවස 6:00 ට පමණක් මෙහි සඳහන් කර ඇති දේ සම්බන්ධයෙන් අදාළ කරුණු සඳහා සේවය කරමු. 2012 ඔක්තෝබර් 23 වන දින පෙර සවස 12:00 ට පමණක් මෙහි සඳහන් කර ඇති දේ සම්බන්ධයෙන් අදාළ කරුණු සඳහා සේවය කරමු.

මෙහි සඳහන් කර ඇති දේ සම්බන්ධයෙන් අදාළ කරුණු සඳහා සේවය කරමු. 3331852 මාර්කයෙන් හැඳින්වෙන මෙහි සඳහන් කර ඇති දේ සම්බන්ධයෙන් අදාළ කරුණු සඳහා සේවය කරමු. 26 කේට්ටිං 1433 2012 ඔක්තෝබර් 13

39/IUL/FENAKA/12 මාර්කයෙන්:

අන්තර්ගතයේ සඳහන් කර ඇති දේ සම්බන්ධයෙන්

අදාළ කරුණු සඳහා සේවය කරමු.

Details of the Engine
Brand: Cummins Diesel Engine
Model No: K.T.A 38 G3
Serial No: 25316906
CPL No: 1541

SN	Item Description	Part No:	Qty
1	Housing Turbine	3522914	1
2	Screw, Hexagone Head Set M8 X 1.25 X 16	3521225	8
3	Lockplate	3522904	4
4	Clamp V Band	201989	6
5	Screw, Hexagone Head Cap 3 / 8 – 24 X 1 ½'	106549	12
6	Nut Lock	3056158	12
7	Connection Exhaust Outlet	3629519	2
8	Belt V Ribbed (2070 MM Lenth) 81.5"	3003343	2

Ծրարական քննարկումների և քննարկումների արդյունքները
հետևյալ կերպով հասանելի են:

Տեղեկություն: (IUL) 28-FA-1/1/2012/100

Վերջին

Վերջին փոփոխությունները:

Նախկինում 2012 թվականի օգոստոսի 20-ին 2012 թվականի օգոստոսի 20-ին 10:30-ին
հաստատվել է 2012 թվականի օգոստոսի 25-ին 10:30-ին:

Օրը, ժամը և րոպեները 2012 թվականի օգոստոսի 20-ին 10:30-ին
25-ին 10:30-ին 2012 թվականի օգոստոսի 25-ին 10:30-ին
հաստատվել է 2012 թվականի օգոստոսի 25-ին 10:30-ին
2012 թվականի օգոստոսի 25-ին 10:30-ին:

Վերջին փոփոխությունները (IUL)28-FA-1/1/2012/87
2012 թվականի օգոստոսի 25-ին 10:30-ին
2012 թվականի օգոստոսի 25-ին 10:30-ին
2012 թվականի օգոստոսի 25-ին 10:30-ին:

26 հոկտեմբեր 1433
13 օգոստոսի 2012

Ծրարական քննարկումների և քննարկումների արդյունքները
հետևյալ կերպով հասանելի են:

Տեղեկություն: (IUL) 28-FA-1/1/2012/101

Վերջին

Վերջին փոփոխությունները:

Նախկինում 2012 թվականի օգոստոսի 20-ին 2012 թվականի օգոստոսի 20-ին 10:00-ին
հաստատվել է 2012 թվականի օգոստոսի 25-ին 10:00-ին:

Օրը, ժամը և րոպեները 2012 թվականի օգոստոսի 20-ին 10:00-ին
25-ին 10:00-ին 2012 թվականի օգոստոսի 25-ին 10:00-ին
հաստատվել է 2012 թվականի օգոստոսի 25-ին 10:00-ին
2012 թվականի օգոստոսի 25-ին 10:00-ին:

Վերջին փոփոխությունները (IUL)28-FA-1/1/2012/86
2012 թվականի օգոստոսի 25-ին 10:00-ին
2012 թվականի օգոստոսի 25-ին 10:00-ին
2012 թվականի օգոստոսի 25-ին 10:00-ին:

26 հոկտեմբեր 1433
13 օգոստոսի 2012

٤٠٤٠٢٠٠٠٠
 ٤٠٤٠٢٠٠٠٠٠

٤١/IUL/FENAKA/12

٤٠٤٠٢٠٠٠٠٠

٤٠٤٠٢٠٠٠٠٠٠

Details of the Engine

Brand: Cummins Diesel Engine

Model No: NTA 855G2

Serial No: 11819851

CPL No: 1383

	Description	Part No:	Qty
1	Radiator Libra Model: AWV 4282 RCU6 Serial No: RD-98331 / 99 Max Oper Presss Psi 20 Max Oper Temp (+) 250		1
2	Belt, V	3040303	2
3	Belt, V	178662	4

٤٠٤٠٢٠٠٠٠٠٠

٤٠٤٠٢٠٠٠٠٠٠

- ٤٠٤٠٢٠٠٠٠٠٠٠
- ٤٠٤٠٢٠٠٠٠٠٠٠
- ٤٠٤٠٢٠٠٠٠٠٠٠
- ٤٠٤٠٢٠٠٠٠٠٠٠
- ٤٠٤٠٢٠٠٠٠٠٠٠
- ٤٠٤٠٢٠٠٠٠٠٠٠
- ٤٠٤٠٢٠٠٠٠٠٠٠
- ٤٠٤٠٢٠٠٠٠٠٠٠
- ٤٠٤٠٢٠٠٠٠٠٠٠
- ٤٠٤٠٢٠٠٠٠٠٠٠

٤٠٤٠٢٠٠٠٠٠٠٠

- ٤٠٤٠٢٠٠٠٠٠٠٠
- ٤٠٤٠٢٠٠٠٠٠٠٠
- ٤٠٤٠٢٠٠٠٠٠٠٠
- ٤٠٤٠٢٠٠٠٠٠٠٠
- ٤٠٤٠٢٠٠٠٠٠٠٠
- ٤٠٤٠٢٠٠٠٠٠٠٠
- ٤٠٤٠٢٠٠٠٠٠٠٠
- ٤٠٤٠٢٠٠٠٠٠٠٠
- ٤٠٤٠٢٠٠٠٠٠٠٠
- ٤٠٤٠٢٠٠٠٠٠٠٠

15 x 15

• 5

...

...

<p>Managing Director Fenaka Corporation Ltd Iulaan No: 41/IUL/FENAKA/12 Port Complex. 6th Floor Hilaalee Magu, Maafannu Male'</p>	<p>...</p>
---	------------

...

...

...

42/IUL/FENAKA/12

...

...

Details of the Engine

Brand: Cummins Diesel Engine
Model No: K.T.A 38 G2
Serial No: 33138320
CPL No: 851

	Description	Part No:	Qty
1	Screw, Hexagon Head Cap	S-167-B	2
2	Washer, Plan	203760	2
3	Sleeve	207509	2

4	Support, Alternator	3627589	1
5	Screw, Hexagon Head Cap	158829	1
6	Screw, Hexagon Head Cap	S-145	1
7	Nut Luck	70897	1
8	Pulley, Alternator	3179935	1
9	Belt, V Ribbed	3039376	3

අන්තර්ගතයේ දැක්වෙන ද්‍රව්‍ය සඳහා අවශ්‍ය වන ප්‍රමාණයන් සඳහා වූ ප්‍රමාණයන් සඳහා වූ.

ප්‍රමාණයන් සඳහා වූ:

- උපරිම වශයෙන් ප්‍රමාණයන් සඳහා වූ (ප්‍රමාණයන් සඳහා වූ ප්‍රමාණයන් සඳහා වූ. අවශ්‍ය වන ප්‍රමාණයන් සඳහා වූ)
- ප්‍රමාණයන් සඳහා වූ ප්‍රමාණයන් සඳහා වූ ප්‍රමාණයන් සඳහා වූ.
- ප්‍රමාණයන් සඳහා වූ ප්‍රමාණයන් සඳහා වූ ප්‍රමාණයන් සඳහා වූ.
- ප්‍රමාණයන් සඳහා වූ ප්‍රමාණයන් සඳහා වූ ප්‍රමාණයන් සඳහා වූ 30 ප්‍රමාණයන් සඳහා වූ.
- ප්‍රමාණයන් සඳහා වූ ප්‍රමාණයන් සඳහා වූ ප්‍රමාණයන් සඳහා වූ (ප්‍රමාණයන් සඳහා වූ ප්‍රමාණයන් සඳහා වූ)
- ප්‍රමාණයන් සඳහා වූ ප්‍රමාණයන් සඳහා වූ ප්‍රමාණයන් සඳහා වූ (ප්‍රමාණයන් සඳහා වූ ප්‍රමාණයන් සඳහා වූ)
- ප්‍රමාණයන් සඳහා වූ ප්‍රමාණයන් සඳහා වූ ප්‍රමාණයන් සඳහා වූ ප්‍රමාණයන් සඳහා වූ.

අන්තර්ගතයේ දැක්වෙන ද්‍රව්‍ය සඳහා වූ ප්‍රමාණයන් සඳහා වූ:

- අවශ්‍ය වන ප්‍රමාණයන් සඳහා වූ 65 ප්‍රමාණයන් සඳහා වූ
- ප්‍රමාණයන් සඳහා වූ ප්‍රමාණයන් සඳහා වූ / ප්‍රමාණයන් සඳහා වූ x ප්‍රමාණයන් සඳහා වූ
- ප්‍රමාණයන් සඳහා වූ 15 ප්‍රමාණයන් සඳහා වූ
- ප්‍රමාණයන් සඳහා වූ ප්‍රමාණයන් සඳහා වූ / ප්‍රමාණයන් සඳහා වූ 15x
- ප්‍රමාණයන් සඳහා වූ ප්‍රමාණයන් සඳහා වූ ප්‍රමාණයන් සඳහා වූ 15 ප්‍රමාණයන් සඳහා වූ
- ප්‍රමාණයන් සඳහා වූ ප්‍රමාණයන් සඳහා වූ 15 x
- ප්‍රමාණයන් සඳහා වූ ප්‍රමාණයන් සඳහා වූ 5 ප්‍රමාණයන් සඳහා වූ

ප්‍රමාණයන් සඳහා වූ ප්‍රමාණයන් සඳහා වූ ප්‍රමාණයන් සඳහා වූ ප්‍රමාණයන් සඳහා වූ.

අන්තර්ගතයේ දැක්වෙන ද්‍රව්‍ය සඳහා වූ ප්‍රමාණයන් සඳහා වූ ප්‍රමාණයන් සඳහා වූ.

Managing Director Fenaka Corporation Ltd Iulaan No: 42/IUL/FENAKA/12 Port Complex. 6th Floor Hilaalee Magu, Maafannu Male'	උපදෙස් සඳහා වූ ප්‍රමාණයන් සඳහා වූ ප්‍රමාණයන් සඳහා වූ ප්‍රමාණයන් සඳහා වූ 42/IUL/FENAKA/12 ප්‍රමාණයන් සඳහා වූ 6 වන ප්‍රමාණයන් සඳහා වූ ප්‍රමාණයන් සඳහා වූ ප්‍රමාණයන් සඳහා වූ ප්‍රමාණයන් සඳහා වූ
2012 ඔක්තෝබර් 23 වන දින සිට 2012 ඔක්තෝබර් 23 වන දින දක්වා ප්‍රමාණයන් සඳහා වූ 12:00 ප්‍රමාණයන් සඳහා වූ (ප්‍රමාණයන් සඳහා වූ 6 වන ප්‍රමාණයන් සඳහා වූ) ප්‍රමාණයන් සඳහා වූ ප්‍රමාණයන් සඳහා වූ ප්‍රමාණයන් සඳහා වූ	

وَأَعْلَى سُرْعَةٍ وَمَعْمُورَةٌ بِمَاءٍ عَذْبٍ. وَجِدَّ، فِي دَعْوَاهَا لَمَّا تَرَاهَا تَقْرُبُ الْأَرْضَ أَسْرَعَتْ وَتَسْرِعُ بِسُرْعَةٍ 23 مُؤَجَّجَةٌ وَحَدِيدٌ
2012 وَ أَمْرًا قَرِيْبًا 12:00 رَمَّ الْأَسْرَقِيْبَةَ فِي الْبَحْرِ وَتَرْتَدُّ فِي الْبَحْرِ.

سُرْعًا: دَرَجَاتٍ قَرِيْبًا سُرْعَةٍ حَادَّةٍ حَقِيْقًا لَمَّا تَقْرُبُ الْأَرْضَ أَسْرَعَتْ وَتَسْرِعُ بِسُرْعَةٍ وَحَدِيدٌ عَدِيدٌ. أَمْرًا حَادَّةً
لَمَّا تَرَاهَا تَقْرُبُ الْأَرْضَ أَسْرَعَتْ وَتَسْرِعُ بِسُرْعَةٍ وَحَدِيدٌ عَدِيدٌ.
وَأَمْرًا قَرِيْبًا سُرْعَةٍ حَادَّةٍ حَقِيْقًا لَمَّا تَقْرُبُ الْأَرْضَ أَسْرَعَتْ وَتَسْرِعُ بِسُرْعَةٍ وَحَدِيدٌ عَدِيدٌ.
وَأَمْرًا قَرِيْبًا سُرْعَةٍ حَادَّةٍ حَقِيْقًا لَمَّا تَقْرُبُ الْأَرْضَ أَسْرَعَتْ وَتَسْرِعُ بِسُرْعَةٍ وَحَدِيدٌ عَدِيدٌ.
وَأَمْرًا قَرِيْبًا سُرْعَةٍ حَادَّةٍ حَقِيْقًا لَمَّا تَقْرُبُ الْأَرْضَ أَسْرَعَتْ وَتَسْرِعُ بِسُرْعَةٍ وَحَدِيدٌ عَدِيدٌ.
1433 سُرْعَةٍ 26
13 مُؤَجَّجَةٌ وَحَدِيدٌ 2012

وَأَمْرًا قَرِيْبًا سُرْعَةٍ حَادَّةٍ حَقِيْقًا
وَأَمْرًا قَرِيْبًا سُرْعَةٍ حَادَّةٍ حَقِيْقًا

سُرْعَةٍ: 44/IUL/FENAKA/12

أَمْرًا قَرِيْبًا سُرْعَةٍ حَادَّةٍ حَقِيْقًا

وَأَمْرًا قَرِيْبًا سُرْعَةٍ حَادَّةٍ حَقِيْقًا لَمَّا تَقْرُبُ الْأَرْضَ أَسْرَعَتْ وَتَسْرِعُ بِسُرْعَةٍ وَحَدِيدٌ عَدِيدٌ.

Details of the Engine

Brand: Cummins

Model No: K.T.A 50 G3

Serial No: 33140985

CPL No: 2227

	DECRPTION	PART NO	QTY
1	STARTING MOTOR 24V / 53A	3632273	2
2	SEAL, O-RING ACTUATOR	3048182	3
3	SEAL, O-RING (3042542) ACTUATOR	145505	6
4	SEAL, O – RING (3066914) ACTUATOR	145505	6
5	SEAL, O-RING	3883963	4
6	SEAL, O-RING	131026	8
7	SEAL, O-RING	3001340	20
8	KIT, WATER PUMP REPAIRE (MINOR)	3803284	3
9	GASKET, WATER PUMP	206455	3
10	CONNECTOR, TUBE	TUBE ASSEY	3629437
11	CONNECTOR, TUBE	FUEL SUPPLY	3630840
12	TUBE, FUEL SUPPLY (3630792)		1
13	SEAL, O-RING CONNECTOR	3037236	2
14	BATTERY CHARGE, GEN, CONTROL PANEL 24V5A 230VAC L,ACID	8190106	1
15	OIL PRESSOR GAUGE, 10-184 OMS 24V(VDO)	350040004	2
16	AMMETER.AMP 0-60+(VDO)	190037002	1
17	WATER TEMP GUAGE, 287 4-22.70OMS 24V(VDO)	310040002	1

وَأَمْرًا قَرِيْبًا سُرْعَةٍ حَادَّةٍ حَقِيْقًا لَمَّا تَقْرُبُ الْأَرْضَ أَسْرَعَتْ وَتَسْرِعُ بِسُرْعَةٍ وَحَدِيدٌ عَدِيدٌ.

מגנטו לאינטרמדיאט

ד"ר, מנהל רפואה

מס' 45/IUL/FENAKA/12

אשראי פירוט

המפרט מתאר את חלקי הציוד המיוצג ומציינים את מס' החלקים ואת כמותם.

Details of the Generator

Model Name: MAGNAMAX DVR SYNCHRONOS AC GENERATOR

Model No: 742 RSL-4048

Serial No: WA-511035-03/98

CPL No: 742

	DECRPTION	PART NO	QTY
1	EXCITER STARTOR	A-400-500A	1
2	EXCITER RECTASY(NCL 43,44,45)	B-525528E	1
3	COVER MTG SCREW	A-9646-75	25

אשראי פירוט זה מתאר את חלקי הציוד המיוצג ומציינים את מס' החלקים ואת כמותם.

פרטי הציוד

- המפרט מתאר את חלקי הציוד המיוצג ומציינים את מס' החלקים ואת כמותם. (הפרטים מוצגים בטבלה)
- המפרט מתאר את חלקי הציוד המיוצג ומציינים את מס' החלקים ואת כמותם.
- המפרט מתאר את חלקי הציוד המיוצג ומציינים את מס' החלקים ואת כמותם.
- המפרט מתאר את חלקי הציוד המיוצג ומציינים את מס' החלקים ואת כמותם.
- המפרט מתאר את חלקי הציוד המיוצג ומציינים את מס' החלקים ואת כמותם.
- המפרט מתאר את חלקי הציוד המיוצג ומציינים את מס' החלקים ואת כמותם.
- המפרט מתאר את חלקי הציוד המיוצג ומציינים את מס' החלקים ואת כמותם.

אשראי פירוט

מס' 65

מס' / מס' / מס' x מס'

מס' 15

מס' / מס' / מס' x מס'

מס' / מס' / מס' x מס'

מס' x מס'

מס' / מס' / מס' x מס'

המפרט מתאר את חלקי הציוד המיוצג ומציינים את מס' החלקים ואת כמותם.

අනුමැතිය ලබාදීම සඳහා අදාළ කරුණු සපුරා ඇති බවට තීරණය කිරීමට මෙහි අරමුණ වේ.

Managing Director
Fenaka Corporation Ltd
Iulaan No: 45/IUL/FENAKA/12
Port Complex. 6th Floor
Hilaalee Magu,
Maafannu
Male'

සහතික කළ බවට තීරණය කිරීමට මෙහි අරමුණ වේ.
අනුමැතිය ලබාදීම සඳහා අදාළ කරුණු සපුරා ඇති බවට තීරණය කිරීමට මෙහි අරමුණ වේ.
45/IUL/FENAKA/12
අනුමැතිය ලබාදීම සඳහා අදාළ කරුණු සපුරා ඇති බවට තීරණය කිරීමට මෙහි අරමුණ වේ.
6 වන මහලයේ,
හිලාලේ මාගු,
මාෆාණු,
මාලේ

2012 ජූනි 23 වන දින සවස 6:00 ට පසුව 15:00 ට පෙර 2012 ජූනි 23 වන දින පෙර පැවැත්වූ රැස්වීමේදී (6 වන මහලයේ) අනුමැතිය ලබාදීම සඳහා අදාළ කරුණු සපුරා ඇති බවට තීරණය කිරීමට මෙහි අරමුණ වේ. 2012 ජූනි 23 වන දින පෙර පැවැත්වූ රැස්වීමේදී (6 වන මහලයේ) අනුමැතිය ලබාදීම සඳහා අදාළ කරුණු සපුරා ඇති බවට තීරණය කිරීමට මෙහි අරමුණ වේ.

අනුමැතිය ලබාදීම සඳහා අදාළ කරුණු සපුරා ඇති බවට තීරණය කිරීමට මෙහි අරමුණ වේ. 2012 ජූනි 23 වන දින පෙර පැවැත්වූ රැස්වීමේදී (6 වන මහලයේ) අනුමැතිය ලබාදීම සඳහා අදාළ කරුණු සපුරා ඇති බවට තීරණය කිරීමට මෙහි අරමුණ වේ. 2012 ජූනි 23 වන දින පෙර පැවැත්වූ රැස්වීමේදී (6 වන මහලයේ) අනුමැතිය ලබාදීම සඳහා අදාළ කරුණු සපුරා ඇති බවට තීරණය කිරීමට මෙහි අරමුණ වේ. 2012 ජූනි 23 වන දින පෙර පැවැත්වූ රැස්වීමේදී (6 වන මහලයේ) අනුමැතිය ලබාදීම සඳහා අදාළ කරුණු සපුරා ඇති බවට තීරණය කිරීමට මෙහි අරමුණ වේ.

3331852
26 කොටස්
1433
13 ජූනි 2012

අනුමැතිය ලබාදීම සඳහා අදාළ කරුණු සපුරා ඇති බවට තීරණය කිරීමට මෙහි අරමුණ වේ.
අනුමැතිය ලබාදීම සඳහා අදාළ කරුණු සපුරා ඇති බවට තීරණය කිරීමට මෙහි අරමුණ වේ.

අනුමැතිය ලබාදීම සඳහා අදාළ කරුණු සපුරා ඇති බවට තීරණය කිරීමට මෙහි අරමුණ වේ.

අනුමැතිය ලබාදීම සඳහා අදාළ කරුණු සපුරා ඇති බවට තීරණය කිරීමට මෙහි අරමුණ වේ.

අනුමැතිය ලබාදීම සඳහා අදාළ කරුණු සපුරා ඇති බවට තීරණය කිරීමට මෙහි අරමුණ වේ.

Details of the Equipment
Model Name: Fujji Electric
Motor Type: ML A620TT
Frame: 200L

	DECRPTION	PART NO	QTY
1	BALL BEARING N-END MOTOR SPECIFICATION 3PH, 18.5 KW 415V, 50HZ, 735 RPM	6211ZZC3	3

අනුමැතිය ලබාදීම සඳහා අදාළ කරුණු සපුරා ඇති බවට තීරණය කිරීමට මෙහි අරමුණ වේ.

საქართველოს საგარეო ურთიერთობების სამსახური
 დეპარტამენტი

სერიალური ნომერი: 47/IUL/FENAKA/12

აქტივების აღწერა

აქტივების აღწერა და სერიალური ნომერი

Details of the Equipment

Model Name: NISSAN DIESEL V83 40

Engine Model: RF 8

Engine Serial No: 125712

Chassise No: Nissan CWB-520P-00814

	DESCRIPTION	PART NO	QTY
1	GENERATOR ASSY 24V / 40A	23100-Z5664	1
2	FUEL OIL UNLOADING PUMP <i>Specifications</i> COMMERCE GEORGIA U.S.A ROPER: FIGER 4711 HFRV TYPE 3 SERIAL NO: G-219540 SPECIFICATION: G		1

აქტივების აღწერა და სერიალური ნომერი

სერიალური ნომერი:

- * დანიშნულია საავტომობილო ელექტროსისტემის რეგულირების (გენერატორის) და სერვისის უზრუნველყოფის მიზნით.
- * ექსპლუატაციის ვადა: 30 წელი.
- * საავტომობილო ელექტროსისტემის რეგულირების მიზნით.
- * საავტომობილო ელექტროსისტემის რეგულირების მიზნით.
- * საავტომობილო ელექტროსისტემის რეგულირების მიზნით.
- * საავტომობილო ელექტროსისტემის რეგულირების მიზნით.
- * საავტომობილო ელექტროსისტემის რეგულირების მიზნით.
- * საავტომობილო ელექტროსისტემის რეგულირების მიზნით.
- * საავტომობილო ელექტროსისტემის რეგულირების მიზნით.
- * საავტომობილო ელექტროსისტემის რეგულირების მიზნით.

აქტივების აღწერა და სერიალური ნომერი

- * 65 სმ
- * 15 სმ
- * 15x
- * 15 სმ

	DECRPTION	PART NO	QTY
1	BEARING UNIT COMPLETE COMPRESSOR SIDE	32	3
2	BEARING UNIT COMPETE TUBINE SIDE	38	3
3	SEALING BUSH,COMPRESSOR END	725	3
4	SEALING BUSH,TURBINE END	506	3
5	OIL BUFFLE	3270/50910	4
6	LOCKIN PLATE	3302	8
7	RING NUT	20810	8
8	SCHNOR SECURING	20809	6
9	SEALING RING	3711	6
10	PISTON RING	3712	6
11	SIGHT GLAS PACKING	584	16
12	BEARIN COVER PACKING	585	2
13	GASTEK OIL DRAIN PLUG	5862	6
14	OIL DRAIN PLUG	5861	3
15	PACKIN SCREW PLUG	5892	3
16	BONNET	5721	1

رئیس تعمیرگاه و سرپرست تعمیرات را مطلع سازد و دستورالعمل‌ها را در دستورالعمل‌ها و صورتجلسه ثبت نماید.

دستورالعمل‌ها:

- در هنگامی که تعمیرات انجام می‌دهد، (در صورت لزوم) تعمیرات را در دستورالعمل‌ها و صورتجلسه ثبت نماید و آنرا به صورت روزانه در دفتر تعمیرات ثبت نماید.
- به تعمیرات انجام می‌دهد.
- به سایر امور شرکتی مشغول نشود.
- در صورت لزوم، رئیس تعمیرگاه و سرپرست تعمیرات را مطلع سازد و دستورالعمل‌ها را در دستورالعمل‌ها و صورتجلسه ثبت نماید.
- در صورت لزوم، در صورت لزوم، دستورالعمل‌ها را در دستورالعمل‌ها و صورتجلسه ثبت نماید.
- در صورت لزوم، دستورالعمل‌ها را در دستورالعمل‌ها و صورتجلسه ثبت نماید.

رئیس تعمیرگاه و سرپرست تعمیرات:

- آنرا 65 نفر تعیین نماید.
- در صورت لزوم، دستورالعمل‌ها را در دستورالعمل‌ها و صورتجلسه ثبت نماید.
- در صورت لزوم، دستورالعمل‌ها را در دستورالعمل‌ها و صورتجلسه ثبت نماید.
- در صورت لزوم، دستورالعمل‌ها را در دستورالعمل‌ها و صورتجلسه ثبت نماید.
- در صورت لزوم، دستورالعمل‌ها را در دستورالعمل‌ها و صورتجلسه ثبت نماید.
- در صورت لزوم، دستورالعمل‌ها را در دستورالعمل‌ها و صورتجلسه ثبت نماید.

අමතරව සේවයේ නියමයන් සහ කාර්යයන් සම්බන්ධයෙන් සඳහන් කර ඇත.

Managing Director

Fenaka Corporation Ltd

Iulaan No: 48/IUL/FENAKA/12

Port Complex, 6th Floor

Hilaalee Magu,

Maafannu

Male'

සභාපති

ෆෙනාකා සමාගම

48/IUL/FENAKA/12

6 වන මහල, පෝර් කොමප්ලෙක්ස්

හිලාලී මාගු,

මාෆාණු

2012 ජූලි 23 වන දින සවස 15:00 ට අවට අවධියේදී (6 වන මහල, පෝර් කොමප්ලෙක්ස්) සිදු වූ ආන්තර්ජාතික සම්මන්ත්‍රණයේදී සභාපතිතුමාගේ මාධ්‍ය සම්මුඛයෙන් පැහැදිලි කළ කරුණු පිළිබඳව සභාපතිතුමාගේ මාධ්‍ය සම්මුඛයෙන් පැහැදිලි කළ කරුණු පිළිබඳව 2012 ජූලි 23 වන දින 15:00 ට අවට අවධියේදී.

විද්‍යා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සභාපතිතුමාගේ මාධ්‍ය සම්මුඛයෙන් පැහැදිලි කළ කරුණු පිළිබඳව සභාපතිතුමාගේ මාධ්‍ය සම්මුඛයෙන් පැහැදිලි කළ කරුණු පිළිබඳව 3331852 සංඛ්‍යාව යටතේ අදාළ කරුණු සඳහා සම්බන්ධයක් ඇත. 26 ජූලි 2012 1433 13 ජූලි 2012

සභාපති

සභාපතිතුමාගේ මාධ්‍ය සම්මුඛයෙන් පැහැදිලි කළ කරුණු

සභාපතිතුමාගේ මාධ්‍ය සම්මුඛයෙන් පැහැදිලි කළ කරුණු

සංඛ්‍යාව: (IUL)202-A/1/2012/73

සභාපති

අමතරව සේවයේ නියමයන් සහ කාර්යයන් සම්බන්ධයෙන් සඳහන් කර ඇත.

2012 ජූලි 27 (27 වන දින) සභාපතිතුමාගේ මාධ්‍ය සම්මුඛයෙන් පැහැදිලි කළ කරුණු පිළිබඳව සභාපතිතුමාගේ මාධ්‍ය සම්මුඛයෙන් පැහැදිලි කළ කරුණු පිළිබඳව 2012 ජූලි 27 වන දින 14:00 ට අවට අවධියේදී.

Q-MATIC ආරක්ෂක සැලසුම

2012 ජූලි 24 වන දින සවස 14:00 ට අවට අවධියේදී සභාපතිතුමාගේ මාධ්‍ය සම්මුඛයෙන් පැහැදිලි කළ කරුණු පිළිබඳව සභාපතිතුමාගේ මාධ්‍ය සම්මුඛයෙන් පැහැදිලි කළ කරුණු පිළිබඳව 2012 ජූලි 30 වන දින 14:00 ට අවට අවධියේදී සභාපතිතුමාගේ මාධ්‍ය සම්මුඛයෙන් පැහැදිලි කළ කරුණු පිළිබඳව සභාපතිතුමාගේ මාධ්‍ය සම්මුඛයෙන් පැහැදිලි කළ කරුණු පිළිබඳව 2012 ජූලි 26 වන දින 14:00 ට අවට අවධියේදී.

26 ජූලි 2012 1433

13 ජූලි 2012

رقم المناقصة: (IUL)220-AF/01/2012/100

الطلب

تدعو المؤسسة العامة للمقاولات والمهندسين إلى فتح مناقصة شراء أجهزة الحماية رقم المناقصة (IUL)220-AF/1/2012/88 في 18 من شهر ربيع الثاني 2012 الساعة 11:00 مساءً في مقر المؤسسة العامة للمقاولات والمهندسين في الرياض. *(الأسعار مقترحة)*

Item 1: Main Hardware Firewall Quantity: 2

Required features

- Minimum 7 Gigabit Ethernet interfaces
- IPSEC VPN (Min 50 connections)upgradable to 200 connection if required later
- IPSEC VPN Split Tunnel capable
- IPSEC VPN should use 2 factor authentication (PIN based)
(Unit price for PIN based authentication devices to be quoted separately)
- Encrypted VPN connectivity to branch offices
- IPS
- Web filtering
- Antivirus
- Anti-spam
- Anti-spyware
- Failover capability (active/ active)

Item 2: Branch office firewalls Quantity: 1

Required features

- Minimum 4 Gigabit Ethernet interfaces
- Encrypted VPN connectivity to main office
- IPS

Item 3: Training

Minimum number of persons: 2

1. Certification training: - Entry level certification from vendor
2. Configuration training as below:
 - Initial configuration
 - Encrypted connectivity to main office/ branch
 - Configuring:
 - o IPS
 - o Web filtering
 - o Antivirus
 - o Anti-spam
 - o Anti-spyware
 - o Failover

Evaluation Criteria

Price	45%
Technical	20%
Warranty	10%
Delivery Period	10%
Certification Training	5%
Configuration Training	10%

المعايير المستخدمة في تقييم العروض:

- كونه من صنع وتصنيع الأردن
- ج. ا. س. او شركة او مركز ولاء الميسرة على مدى 10 سنوات.
- ان يكون اجمالي اموالها لا تقل عن مليون دينار أردني، على ان يكون اجمالي اموالها 0.75% (سواء كان اموالها في الأردن او في الخارج).
- ان يكون لديها خبرة في العمل في مجالها على مدى 15% (او اقل) من سنوات العمل. ان كان العمل في مجالها اقل من 5 سنوات او اقل من 10 سنوات او اقل من 15 سنة او اقل من 20 سنة او اقل من 25 سنة او اقل من 30 سنة او اقل من 35 سنة او اقل من 40 سنة او اقل من 45 سنة او اقل من 50 سنة او اقل من 55 سنة او اقل من 60 سنة او اقل من 65 سنة او اقل من 70 سنة او اقل من 75 سنة او اقل من 80 سنة او اقل من 85 سنة او اقل من 90 سنة او اقل من 95 سنة او اقل من 100 سنة.
- ان يكون اجمالي اموالها لا يقل عن مليون دينار أردني، على ان يكون اجمالي اموالها 0.75% (سواء كان اموالها في الأردن او في الخارج).
- ان يكون اجمالي اموالها لا يقل عن مليون دينار أردني، على ان يكون اجمالي اموالها 0.75% (سواء كان اموالها في الأردن او في الخارج).

شروط العرض:

- ان يكون العرض من صنع وتصنيع الأردن
- ان يكون العرض من صنع وتصنيع الأردن
- ان يكون العرض من صنع وتصنيع الأردن
- ان يكون العرض من صنع وتصنيع الأردن
- ان يكون العرض من صنع وتصنيع الأردن
- ان يكون العرض من صنع وتصنيع الأردن
- ان يكون العرض من صنع وتصنيع الأردن
- ان يكون العرض من صنع وتصنيع الأردن
- ان يكون العرض من صنع وتصنيع الأردن
- ان يكون العرض من صنع وتصنيع الأردن

رقم الوثيقة المرجعية:

3339544 رقم الوثيقة المرجعية.

26 شهر ربيع الثاني 1433
13 شهر ربيع الثاني 2012

BML/ADMIN-BID/2012/060

އިންޓަރނޭޝަނަލް ބިޔުއިންގް ޕްރޮސެޖަރް

- 1. 250 އ.ޖ. ފަޒާލަތުގެ ތެރޭގައި ހިމެނޭ ޕްރޮޖެކްޓް ޕްލާން ސަބްޕްރިންޓް ޕްލާން ޕްރޮޖެކްޓް
- 2. 250 އ.ޖ. ފަޒާލަތުގެ ތެރޭގައި ހިމެނޭ ޕްރޮޖެކްޓް ޕްލާން ސަބްޕްރިންޓް ޕްލާން ޕްރޮޖެކްޓް
- 3. 12 ޖ.ޕީ. ފަޒާލަތު
- 4. 09 ޖ.ޕީ. ފަޒާލަތު ޕްރޮޖެކްޓް
- 5. 11 ޖ.ޕީ. ފަޒާލަތު ޕްރޮޖެކްޓް
- 6. 05 ޖ.ޕީ. ފަޒާލަތު
- 7. 07 ޖ.ޕީ. ފަޒާލަތު ޕްރޮޖެކްޓް
- 8. 05 ޖ.ޕީ. ފަޒާލަތު

މި ޕްރޮޖެކްޓްގެ ޕްރޮޖެކްޓް ޕްލާން ސަބްޕްރިންޓް ޕްލާން ޕްރޮޖެކްޓް 20 ޖ.ޕީ. ފަޒާލަތު 2012 ވަނަ އަހަރުގެ ޕްރޮޖެކްޓް ޕްލާން ސަބްޕްރިންޓް ޕްލާން ޕްރޮޖެކްޓް 11:30 ގައި ހުޅުވާލެވޭނެއެވެ. ޕްރޮޖެކްޓް ޕްލާން ސަބްޕްރިންޓް ޕްލާން ޕްރޮޖެކްޓް 7 ވަނަ ފަޒާލަތުގެ ތެރޭގައި ހިމެނޭ ޕްރޮޖެކްޓް ޕްލާން ސަބްޕްރިންޓް ޕްލާން ޕްރޮޖެކްޓް 25 ޖ.ޕީ. ފަޒާލަތު 2012 ވަނަ އަހަރުގެ ޕްރޮޖެކްޓް ޕްލާން ސަބްޕްރިންޓް ޕްލާން ޕްރޮޖެކްޓް 11:30 ގައި ހުޅުވާލެވޭނެއެވެ. (ޕްރޮޖެކްޓް ޕްލާން ސަބްޕްރިންޓް ޕްލާން ޕްރޮޖެކްޓް 7 ވަނަ ފަޒާލަތުގެ ތެރޭގައި ހިމެނޭ ޕްރޮޖެކްޓް ޕްލާން ސަބްޕްރިންޓް ޕްލާން ޕްރޮޖެކްޓް 25 ޖ.ޕީ. ފަޒާލަތު 2012 ވަނަ އަހަރުގެ ޕްރޮޖެކްޓް ޕްލާން ސަބްޕްރިންޓް ޕްލާން ޕްރޮޖެކްޓް 11:30 ގައި ހުޅުވާލެވޭނެއެވެ.)

މި ޕްރޮޖެކްޓްގެ ޕްރޮޖެކްޓް ޕްލާން ސަބްޕްރިންޓް ޕްލާން ޕްރޮޖެކްޓް 20 ޖ.ޕީ. ފަޒާލަތު 2012 ވަނަ އަހަރުގެ ޕްރޮޖެކްޓް ޕްލާން ސަބްޕްރިންޓް ޕްލާން ޕްރޮޖެކްޓް 11:30 ގައި ހުޅުވާލެވޭނެއެވެ. ޕްރޮޖެކްޓް ޕްލާން ސަބްޕްރިންޓް ޕްލާން ޕްރޮޖެކްޓް 7 ވަނަ ފަޒާލަތުގެ ތެރޭގައި ހިމެނޭ ޕްރޮޖެކްޓް ޕްލާން ސަބްޕްރިންޓް ޕްލާން ޕްރޮޖެކްޓް 25 ޖ.ޕީ. ފަޒާލަތު 2012 ވަނަ އަހަރުގެ ޕްރޮޖެކްޓް ޕްލާން ސަބްޕްރިންޓް ޕްލާން ޕްރޮޖެކްޓް 11:30 ގައި ހުޅުވާލެވޭނެއެވެ. (ޕްރޮޖެކްޓް ޕްލާން ސަބްޕްރިންޓް ޕްލާން ޕްރޮޖެކްޓް 7 ވަނަ ފަޒާލަތުގެ ތެރޭގައި ހިމެނޭ ޕްރޮޖެކްޓް ޕްލާން ސަބްޕްރިންޓް ޕްލާން ޕްރޮޖެކްޓް 25 ޖ.ޕީ. ފަޒާލަތު 2012 ވަނަ އަހަރުގެ ޕްރޮޖެކްޓް ޕްލާން ސަބްޕްރިންޓް ޕްލާން ޕްރޮޖެކްޓް 11:30 ގައި ހުޅުވާލެވޭނެއެވެ.)

www.bankofmaldives.com.mv ގައި ވާޖިބުކޮށް ފަޒާލަތު ހުޅުވާލެވޭނެއެވެ.

01 ފަޒާލަތު 1433
 17 ޖ.ޕީ. ފަޒާލަތު 2012

H-2012/136

އިންޓަރނޭޝަނަލް ބިޔުއިންގް ޕްރޮސެޖަރް

މި ޕްރޮޖެކްޓްގެ ޕްރޮޖެކްޓް ޕްލާން ސަބްޕްރިންޓް ޕްލާން ޕްރޮޖެކްޓް 20 ޖ.ޕީ. ފަޒާލަތު 2012 ވަނަ އަހަރުގެ ޕްރޮޖެކްޓް ޕްލާން ސަބްޕްރިންޓް ޕްލާން ޕްރޮޖެކްޓް 11:30 ގައި ހުޅުވާލެވޭނެއެވެ. ޕްރޮޖެކްޓް ޕްލާން ސަބްޕްރިންޓް ޕްލާން ޕްރޮޖެކްޓް 7 ވަނަ ފަޒާލަތުގެ ތެރޭގައި ހިމެނޭ ޕްރޮޖެކްޓް ޕްލާން ސަބްޕްރިންޓް ޕްލާން ޕްރޮޖެކްޓް 25 ޖ.ޕީ. ފަޒާލަތު 2012 ވަނަ އަހަރުގެ ޕްރޮޖެކްޓް ޕްލާން ސަބްޕްރިންޓް ޕްލާން ޕްރޮޖެކްޓް 11:30 ގައި ހުޅުވާލެވޭނެއެވެ. (ޕްރޮޖެކްޓް ޕްލާން ސަބްޕްރިންޓް ޕްލާން ޕްރޮޖެކްޓް 7 ވަނަ ފަޒާލަތުގެ ތެރޭގައި ހިމެނޭ ޕްރޮޖެކްޓް ޕްލާން ސަބްޕްރިންޓް ޕްލާން ޕްރޮޖެކްޓް 25 ޖ.ޕީ. ފަޒާލަތު 2012 ވަނަ އަހަރުގެ ޕްރޮޖެކްޓް ޕްލާން ސަބްޕްރިންޓް ޕްލާން ޕްރޮޖެކްޓް 11:30 ގައި ހުޅުވާލެވޭނެއެވެ.)

Item no.	Description	Qty	
1	Anchor Seal 14 x 15 x 4mm (Tail 4 cm) Wire Length:18cm) "STELCO" and Serial number embossed on either sides.	20,000	Pcs.

דרישות סטנדרטיות:

- סטנדרט גובה רגלי ארבעה מטרות, כולל סכרית סטנדרטית של 1.5 מטר.
- סכרית סטנדרטית של 1.5 מטרות.
- עובי סטנדרט של 1.5 מטרות.
- רשתות ארבעה מטרות, כולל דרישות של 30 קוטר וסטנדרט.
- נטות של 1.5 מטרות (נטות של 1.5 מטרות, נטות של 1.5 מטרות, נטות של 1.5 מטרות, נטות של 1.5 מטרות):
- דרישות של 1.5 מטרות, נטות של 1.5 מטרות, נטות של 1.5 מטרות, נטות של 1.5 מטרות:

דרישות סטנדרטיות של 1.5 מטרות:

1.5 מטרות: 80 קוטר

1.5 מטרות / 1.5 מטרות / 80 x

1.5 מטרות: 15 קוטר

1.5 מטרות / 1.5 מטרות / 15 x

1.5 מטרות: 5 קוטר

דרישות של 1.5 מטרות, נטות של 1.5 מטרות, נטות של 1.5 מטרות, נטות של 1.5 מטרות.

דרישות סטנדרטיות של 1.5 מטרות:

1.5 מטרות: 80 קוטר

1.5 מטרות / 1.5 מטרות / 80 x

1.5 מטרות: 15 קוטר

1.5 מטרות / 1.5 מטרות / 15 x

1.5 מטרות: 5 קוטר

1.5 מטרות: 80 קוטר / 1.5 מטרות / 80 x

1.5 מטרות: 15 קוטר / 1.5 מטרות / 15 x

1.5 מטרות: 5 קוטר

דרישות של 1.5 מטרות, נטות של 1.5 מטרות, נטות של 1.5 מטרות, נטות של 1.5 מטרות.

1.5 מטרות:

- דרישות של 1.5 מטרות, נטות של 1.5 מטרות, נטות של 1.5 מטרות, נטות של 1.5 מטרות.
- דרישות של 1.5 מטרות, נטות של 1.5 מטרות, נטות של 1.5 מטרות, נטות של 1.5 מטרות.
- דרישות של 1.5 מטרות, נטות של 1.5 מטרות, נטות של 1.5 מטרות, נטות של 1.5 מטרות.
- דרישות של 1.5 מטרות, נטות של 1.5 מטרות, נטות של 1.5 מטרות, נטות של 1.5 מטרות.

01 קוטר 1433

17 מטרות 2012

State Electric Company Ltd.

Ref No: H-2012/136

17-09-2012

Request for Quotations

State Electric Company Limited (STELCO) request sealed quotations from interested and eligible parties for the following item(s).

This request for Quotation is open for both local and international bidders.

Item no.	Description	Qty	
1	Anchor Seal 14 x 15 x 4mm (Tail 4 cm) Wire Length:18cm) “STELCO” and Serial number embossed on either sides.	20,000	Pcs.

• **Quotation shall indicate the following:**

- Price

* Door Step Delivery Price

OR

* CIF Male' Price

The following charges shall be applied for CIF Male' Prices:

1. for custom duty (25% of CIF price)
2. for clearing, handling & delivery to STELCO site (2% of the highest quoted CIF price)

* Quotation shall indicate the unit price, total price for each item and total price of the quotation.

- Currency (If not stated, shall be assumed as Maldivian Rufiyaa).

- Delivery period (In days). For CIF quoted quotations, additional 07 days shall be included for the clearing, handling and delivery to STELCO site. Delivery indicated as 'ex-stock' and a particular duration not specified shall be taken same as the party offering the longest delivery period.

- Technical specification(s): All the relevant information(s) shall be complete to enable technical evaluation of the item(s) quoted.

- Payment: 100% upon delivery within 30 working days.

- Payment terms: Payment shall be made in Maldivian rufiyaa

- Quotation validity: Quotation validity shall be minimum 30 days from the date of quotation opening.

- Company details: Shall submit company profile, registration copy and contact details.

- Important Note: It is in STELCO's discretion to reject/cancel any quotation which does not fulfil or comply the above terms, at anytime during the quotation evaluation process. Also it is in STELCO's discretion to cancel this request for quotation at anytime.

جمهوری اسلامی پاکستان
ریاست خواتین

ڈی، جی، ایف، سی، جی، ایف، سی

فون: (960) 3345299

فیکس: (960) 3345275

سرفٹوئر: (IUL)430-DBA-I/1/2012/27

درخواست

درخواست گزار نے پیوستہ فائل کے ساتھ اپنی درخواست پیش کی ہے جس میں اس کی ضروریات کے ساتھ ساتھ

No.	Description	Quantity
1	Digital Photocopier Heavy Duty	01
	Maximum Paper Size A3	
	Minimum Paper Size A5R	
	Paper Supply Cassette 2 Cassettes (550 Sheets)	01
	Bypass Cassette Yes (100 Sheets A4,A3)	
	Copying Speed 25 CPM	
	Multiple Copying, 1 to 999 Copies	
	Reproduction Ratio Zoom: 25-400%	
	Original Size A4, A3, B4, A5	
	Auto Paper Select, Book Copy function ID Copying, separation, booklet	
	Memory Size 1GB	
	Hard Disk Drive 80 GB	
	Processor Power PC 440/Core 667MHz	
	Scanning Speed Min 57spm (in300dpi 43 mono & Colour)	
	File Format JPEG, TIFF, PDF, XPS, Slim PDF	
	First Copy Time 3.7 seconds	
	Print Resolution 2400 x 600 dpi	
	Warm-up time Approx. 20 Seconds	
	Power Consumption Max.1.6kw (220-240V)	
	Operating System Windows 2000 XP Server 2003/2008, Vista UNIX, Linux Mac	
	Electronic Sorting System	
	Electronic Filin System 60GB	
	DADF (Duplexing Automatic Document Feeder)	01
	Network Printing with Colour Scanning	01
	ID Copy, Electronic sorting	
	Wood Stand	01

جو، درج ذیل کی قیمتوں پر 2012ء کے بجٹ کے تحت 19 ویں مئی 2012ء کو 10:00 بجے تک خریدی جائے گی۔

زیادہ تر خریداریوں کے لیے درخواست گزار کو درخواستیں پیش کرنے کے لیے 23 مئی 2012ء کو 10:00 بجے تک درخواستیں جمع کرنی ہوں گی۔

درخواست گزار کو 23 مئی 2012ء کو 10:00 بجے تک درخواستیں جمع کرنی ہوں گی۔

25 مئی 2012ء

12 مئی 2012ء

מדינת ישראל

רשות המבחן, תל אביב

מס' 090-AA/2012/26

הודעה

המשרד להגנת הצרכן

הודעה על שינוי תנאי הסדרים הכלכליים.

#	תיאור/הערות	מס' הודעה
1	הגדלת מחירי החשמל 1.6% (עמ"מ) והגדלת מחירי החשמל	1
2	18 והגדלת תשלומי/הוצאות חומרים למערכת המים והגדלת מחירי	1
3	הגדלת מחירי (הוצאות) תשלומי שירותי המים והגדלת מחירי	9
4	הגדלת מחירי	12
5	הגדלת מחירי (3) והגדלת מחירי	6
6	הגדלת מחירי (3) והגדלת מחירי	4
7	הגדלת מחירי	1
8	הגדלת מחירי	4
9	הגדלת מחירי	1
10	הגדלת מחירי	1

הודעה, המפרט את השינויים במחירי המים והחשמל לתקופת 2012. ההגדלה תחילתה ב-10:00 א"ת ב-27.08.2012. ההגדלה תחילתה ב-11:00 א"ת ב-27.08.2012. ההגדלה תחילתה ב-13:30 א"ת ב-27.08.2012. ההגדלה תחילתה ב-14:00 א"ת ב-27.08.2012. ההגדלה תחילתה ב-14:00 א"ת ב-27.08.2012. ההגדלה תחילתה ב-14:00 א"ת ב-27.08.2012. ההגדלה תחילתה ב-14:00 א"ת ב-27.08.2012.

טל: 6520555 מס' 7792714
 e-mail: 652055@gmail.com

מחירי המים!
 25 מחירי המים 1433
 12 מחירי המים 2012

IUL-123(A)2012/27 (02.08.2012) והגדלת מחירי המים והחשמל. ההגדלה תחילתה ב-14:00 א"ת ב-27.08.2012. ההגדלה תחילתה ב-14:00 א"ת ב-27.08.2012. ההגדלה תחילתה ב-14:00 א"ת ב-27.08.2012.

המשרד להגנת הצרכן
 מס' 090-AA/2012/26

הודעה

הגדלת מחירי המים והחשמל לתקופת 2012. ההגדלה תחילתה ב-11:00 א"ת ב-27.08.2012. ההגדלה תחילתה ב-11:00 א"ת ב-27.08.2012. ההגדלה תחילתה ב-11:00 א"ת ב-27.08.2012.

26 מחירי המים 1433
 13 מחירי המים 2012

דאָס פּראָטאָקאָל פֿאַר דעם פּאַרטיי

פּאַרטיי פֿאַר דעם פּאַרטיי
דאָס פּראָטאָקאָל

סערטעפֿיקאַט: 200-VTR/IU/2012/16

פּאַרטיי

פּאַרטיי פֿאַר דעם פּאַרטיי

דאָס פּראָטאָקאָל פֿאַר דעם פּאַרטיי אָנפֿאַנג 1 פּאַרטיי פֿאַר דעם פּאַרטיי 2 פּאַרטיי
4500 אַלגעמיינע פֿאַר דעם פּאַרטיי אָנפֿאַנג פּאַרטיי פֿאַר דעם פּאַרטיי.

פּאַרטיי, דאָס פּראָטאָקאָל פֿאַר דעם פּאַרטיי 27 פּאַרטיי פֿאַר דעם פּאַרטיי 2012 פּאַרטיי פֿאַר דעם פּאַרטיי
14:30 אָנפֿאַנג פֿאַר דעם פּאַרטיי (פּאַרטיי פֿאַר דעם פּאַרטיי, 3 פּאַרטיי פֿאַר דעם פּאַרטיי) אָנפֿאַנג פֿאַר דעם פּאַרטיי
אָנפֿאַנג. דאָס פּראָטאָקאָל פֿאַר דעם פּאַרטיי 3308773 פּאַרטיי פֿאַר דעם פּאַרטיי. אָנפֿאַנג פֿאַר דעם פּאַרטיי
פּאַרטיי אָנפֿאַנג פֿאַר דעם פּאַרטיי אָנפֿאַנג פֿאַר דעם פּאַרטיי.

18 סטראָנען 1433

05 פּאַרטיי פֿאַר דעם פּאַרטיי 2012

פּאַרטיי פֿאַר דעם פּאַרטיי
דאָס פּראָטאָקאָל

סערטעפֿיקאַט: 113-PRC/I-2012/114

פּאַרטיי

דאָס פּראָטאָקאָל פֿאַר דעם פּאַרטיי אָנפֿאַנג פּאַרטיי פֿאַר דעם פּאַרטיי
פּאַרטיי פֿאַר דעם פּאַרטיי אָנפֿאַנג פּאַרטיי פֿאַר דעם פּאַרטיי.

פּאַרטיי, דאָס פּראָטאָקאָל פֿאַר דעם פּאַרטיי 18 פּאַרטיי פֿאַר דעם פּאַרטיי 2012 פּאַרטיי פֿאַר דעם פּאַרטיי 12:00 אָנפֿאַנג
דאָס פּראָטאָקאָל פֿאַר דעם פּאַרטיי 23 פּאַרטיי פֿאַר דעם פּאַרטיי 2012 פּאַרטיי פֿאַר דעם פּאַרטיי 14:00 אָנפֿאַנג
אָנפֿאַנג פֿאַר דעם פּאַרטיי אָנפֿאַנג פֿאַר דעם פּאַרטיי.

26 סטראָנען 1433

13 פּאַרטיי פֿאַר דעם פּאַרטיי 2012

<p>10. לארבעה ימים האחרונים של חודש יוני 2012, נערכו שלושה סיורים באתר.</p> <p>11. לארבעה ימים אחרים נערכו סיורים באתר, ושלושה ימים נוספים נערכו סיורים.</p> <p>12. אף על פי שהאתר נמצא במצב של שימור, נערכו שלושה סיורים באתר, ושלושה סיורים נוספים נערכו באתר.</p>	
<p>1. האתר נמצא במצב של שימור, ושלושה ימים נוספים נערכו סיורים באתר.</p> <p>2. סיור (שלושה ימים נוספים נערכו סיורים).</p> <p>3. האתר נמצא במצב של שימור.</p> <p>4. פועל האתר נמצא במצב של שימור.</p> <p>5. פועל האתר נמצא במצב של שימור, ושלושה ימים נוספים נערכו סיורים באתר.</p> <p>6. פועל האתר נמצא במצב של שימור, ושלושה ימים נוספים נערכו סיורים באתר.</p> <p>7. האתר נמצא במצב של שימור, ושלושה ימים נוספים נערכו סיורים באתר.</p>	<p>סיורים באתר</p> <p>סיורים באתר</p>
<p>2012 שנת הסיורים 23 וסר חודש 15:00 ימים, נערכו שלושה סיורים באתר, ושלושה סיורים נוספים נערכו באתר.</p>	<p>סיורים באתר</p>
<p>10 סיורים נערכו באתר, ושלושה ימים נוספים נערכו סיורים באתר.</p> <p>3001320 וסר ימים נוספים נערכו באתר.</p>	<p>סיורים באתר</p>

17 סיורים 1433
 04 שנת הסיורים 2012

<p>סיורים באתר נערכו באתר, ושלושה ימים נוספים נערכו סיורים באתר.</p> <p>188-B/2012/64 שנת הסיורים</p> <p>188-B/2012/53 (05 ימים 2012) סיורים באתר נערכו באתר, ושלושה ימים נוספים נערכו סיורים באתר.</p> <p>188-B/2012/53 (05 ימים 2012) סיורים באתר נערכו באתר, ושלושה ימים נוספים נערכו סיורים באתר.</p> <p>22 סיורים 1433 09 שנת הסיורים 2012</p>	<p>סיורים באתר</p> <p>סיורים באתר</p>
--	---------------------------------------

Maldives Pension Administration Office

Republic of Maldives

Ref No.: 216-MPAO/I/2012/39

Request for Expression of Interest

Pension and Social Protection Administration Project

IDA Credit No.: 4611-MV

Date: September 06, 2012

Research Analyst / Product Development (Local)

The Government of the Republic of Maldives has received an advance for the Pension and Social Protection Administration Project (PSPAP) from the International Development Association (IDA), and intends to apply a portion of the proceeds to payments under the contract for Pension Analyst.

Pension and Social Protection Administration Project provides technical assistance in strengthening the Capital Market Development Authority (CMDA), the entity entrusted with the supervision of the MRPS. The activities involve adopting a Risk-Based Supervisory approach for pensions, establishing the reporting mechanism of MRPS and developing instruments for the investment of pension assets.

1. Objective

The objective of the **Research Analyst** / Product Development is to provide technical support to Licensing and Market Regulation Department to undertake regulatory activities and introducing capital market products and services.

2. Qualification

1. The candidate should have extensive experience in project management and financial sector. The candidate should have at least 3 years' experience in an executive level in the financial sector.
2. The candidate should have appropriate knowledge and practical experience with simple office software applications (Word, Excel, and PowerPoint)
3. The candidate should have a Master's Degree or Undergraduate Degree in Law, Economics, or Finance.
4. The candidate should possess excellent communication skills in English & Divehi.
5. Services and Fee

The **Research Analyst** is expected to work in CMDA or in the premises identified by CMDA, and services are required immediately.

A monthly remuneration of MRf 20,000 during the one month probationary period and a monthly remuneration of MRf 25,000 will be paid after the end of the probationary period, depending on the qualification and experience.

The Maldives Pension Administration Office, (MPOA) now invites interested eligible individual candidates to submit their application. Interested candidates must provide CV including information that demonstrates that they are qualified to perform the services (description of similar assignments, experience in similar conditions, availability of appropriate skills, etc.) based on the TOR.

A **Research Analyst** will be selected in accordance with the procedures set out in the World Bank's *Guidelines: Selection and Employment of Consultants by World Bank Borrowers*, January 2011.

Interested individual candidates may obtain an outline TOR from www.pension.gov.mv and further information and the TOR at the address below during office hours (9:00 am and 1:30 pm during the month of Ramzan).

Interested candidates must deliver their application to the following address before September 18, 2012 at 16.00 hours, by regular mail, emails or fax.

Ms. Sujatha Haleem

Project Manager

Pension and Social Protection Administration Project

Maldives Pension Administration Office

Male', Republic of Maldives

Tel: +960 3309908 Fax: +960 3307759

E-mail: projects@pension.gov.mv, admin@pension.gov.mv

Web site: www.pension.gov.mv

ድርጅቱ የሥራ ስራዎችን ለማግኘት
 ድርጅቱ የሥራ ስራዎችን ለማግኘት

መደብ: (IUL) 427-OPR/1/12012/58

የሥራ ስራዎች

ድርጅቱ የሥራ ስራዎችን ለማግኘት ድርጅቱ የሥራ ስራዎችን ለማግኘት ድርጅቱ የሥራ ስራዎችን ለማግኘት

ድርጅቱ የሥራ ስራዎችን ለማግኘት	1
ድርጅቱ የሥራ ስራዎችን ለማግኘት	1
ድርጅቱ የሥራ ስራዎችን ለማግኘት	1
ድርጅቱ የሥራ ስራዎችን ለማግኘት	7,000/-
ድርጅቱ የሥራ ስራዎችን ለማግኘት	3,000/-
ድርጅቱ የሥራ ስራዎችን ለማግኘት	2,500/-
ድርጅቱ የሥራ ስራዎችን ለማግኘት	
ድርጅቱ የሥራ ስራዎችን ለማግኘት	
ድርጅቱ የሥራ ስራዎችን ለማግኘት	

سرمه های: 2012/140 - I

سویچ های روشنایی	
ردیف:	شرح و قیمت
	۰۰۰
	۰۰۰
01	
	۰۰۰ 3500-00 ریال ۰۰۰ 6000-00 ریال
	توضیحات: ...
	توضیحات: ...
	توضیحات: ...
	۰۰۰
	۰۰۰
05	
	۰۰۰ 3,500-00 ریال ۰۰۰ 6,500-00 ریال
	توضیحات: ...
	توضیحات: ...
	توضیحات: ...
	۰۰۰
	۰۰۰

<p>01</p>	<p>01</p>
<p>01</p>	<p>01</p>
<p>01</p>	<p>01</p>
<p>01</p>	<p>01</p>
<p>01</p>	<p>01</p>
<p>01</p>	<p>01</p>

1. 2012 අප්‍රේල් 20 දින සිට 2012 ජූනි 15 දින දක්වා
 2. 2012 ජූනි 15 දින සිට 2012 ජූනි 30 දින දක්වා
 3. 2012 ජූනි 30 දින සිට 2012 ජූනි 30 දින දක්වා
 4. 2012 ජූනි 30 දින සිට 2012 ජූනි 30 දින දක්වා
 5. 2012 ජූනි 30 දින සිට 2012 ජූනි 30 දින දක්වා
 6. 2012 ජූනි 30 දින සිට 2012 ජූනි 30 දින දක්වා
 7. 2012 ජූනි 30 දින සිට 2012 ජූනි 30 දින දක්වා
 8. 2012 ජූනි 30 දින සිට 2012 ජූනි 30 දින දක්වා
 9. 2012 ජූනි 30 දින සිට 2012 ජූනි 30 දින දක්වා
 10. 2012 ජූනි 30 දින සිට 2012 ජූනි 30 දින දක්වා

23 කොටස 1433

10 අප්‍රේල් 2012

	<p>3. דאָס וואָס האָט געוואָרן דערמאָנט אין דער לעצטער זעקסער, איז אַסאך פֿאַרשידן פֿון דער לעצטער זעקסער. און דער 2 זעקסער האָט געוואָרן אַרומגעגעבן דורך די לעצטע זעקסער. דאָס וואָס האָט געוואָרן דערמאָנט אין דער לעצטער זעקסער, איז אַסאך פֿאַרשידן פֿון דער לעצטער זעקסער. און דער 3 זעקסער האָט געוואָרן אַרומגעגעבן דורך די לעצטע זעקסער. און דער 4 זעקסער האָט געוואָרן אַרומגעגעבן דורך די לעצטע זעקסער.</p>
<p>רעזולטאטן פֿון די פֿאַרשידענע פֿאַרשעסן:</p>	<ol style="list-style-type: none"> 1. דערמאָנט פֿון די פֿאַרשידענע פֿאַרשעסן (דער 1 זעקסער פֿון די פֿאַרשידענע פֿאַרשעסן). 2. די פֿאַרשידענע פֿאַרשעסן (און די פֿאַרשידענע פֿאַרשעסן) און די פֿאַרשידענע פֿאַרשעסן. 3. די פֿאַרשידענע פֿאַרשעסן און די פֿאַרשידענע פֿאַרשעסן (און די פֿאַרשידענע פֿאַרשעסן). 4. די פֿאַרשידענע פֿאַרשעסן און די פֿאַרשידענע פֿאַרשעסן. 5. די פֿאַרשידענע פֿאַרשעסן און די פֿאַרשידענע פֿאַרשעסן (און די פֿאַרשידענע פֿאַרשעסן). 6. די פֿאַרשידענע פֿאַרשעסן און די פֿאַרשידענע פֿאַרשעסן (און די פֿאַרשידענע פֿאַרשעסן). 7. די פֿאַרשידענע פֿאַרשעסן און די פֿאַרשידענע פֿאַרשעסן (און די פֿאַרשידענע פֿאַרשעסן).
<p>אין די פֿאַרשידענע פֿאַרשעסן:</p>	<ul style="list-style-type: none"> • די פֿאַרשידענע פֿאַרשעסן און די פֿאַרשידענע פֿאַרשעסן (און די פֿאַרשידענע פֿאַרשעסן). • די פֿאַרשידענע פֿאַרשעסן און די פֿאַרשידענע פֿאַרשעסן (און די פֿאַרשידענע פֿאַרשעסן). • די פֿאַרשידענע פֿאַרשעסן און די פֿאַרשידענע פֿאַרשעסן (און די פֿאַרשידענע פֿאַרשעסן).
<p>דער 24טע יאָר 2012 ווּ רעדן פֿאַר די 14:30 זייטן.</p>	<p>דער 24טע יאָר 2012 ווּ רעדן פֿאַר די 14:30 זייטן (פֿון די 05 זייטן פֿאַר די 14:30 זייטן).</p>
<p>אין די פֿאַרשידענע פֿאַרשעסן:</p>	<p>די פֿאַרשידענע פֿאַרשעסן און די פֿאַרשידענע פֿאַרשעסן (און די פֿאַרשידענע פֿאַרשעסן).</p>

01 : 01

01 : 01

01 : 01

01 : 01

01 : 01

01 : 01

01 : 01

01 : 01

01 : 01

01 : 01

01 : 01

01 : 01

01 : 01

01 : 01

01 : 01

01 : 01

careers@mtcc.com.mv 332 3221

1433

11

- ایسے خواتین کو سکون دیا جائے گا جو 3004309 کے تحت ایسے دستاویزات فراہم کرتی ہیں۔
- ایسے خواتین کو سکون دیا جائے گا جن کے پاس ایسے دستاویزات فراہم کرنے کا اختیار ہو۔

• تاریخ: 24 ستمبر 2012 کو وقت 12:00 بجے کے بعد اس وقت کے ایسے خواتین کو سکون دیا جائے گا جن کے پاس ایسے دستاویزات فراہم کرنے کا اختیار ہو۔

23 ستمبر 2012

10 ستمبر 2012

اس کیس کے بارے میں مزید جاننے کے لیے
ڈی آر آئی، ایف ایس ڈی

کیس نمبر: (IUL)MISL004-HR/1/2012/03

وکیل کی فیس

(IUL)MISL004-HR/1/2012/2 کے تحت فراہم کیے جانے والے دستاویزات کے بارے میں جاننے کے لیے
ڈی آر آئی، ایف ایس ڈی کے ساتھ ایسے دستاویزات فراہم کرنے کے لیے۔

دستاویز	فیس
ایسے خواتین کو سکون دینے کے لیے	2 لاکھ روپے
ایسے خواتین کو سکون دینے کے لیے	9890/- روپے
ایسے خواتین کو سکون دینے کے لیے	2000/- روپے
ایسے خواتین کو سکون دینے کے لیے	سورج سروس کے ذریعے فراہم کیے جانے والے دستاویزات کے بارے میں جاننے کے لیے
ایسے خواتین کو سکون دینے کے لیے	01
1. دستاویزات فراہم کرنے کے لیے ایسے خواتین کو سکون دینے کے لیے، اس کے بعد ایسے خواتین کو سکون دینے کے لیے ایسے خواتین کو سکون دینے کے لیے	
ایسے خواتین کو سکون دینے کے لیے ایسے خواتین کو سکون دینے کے لیے	
ایسے خواتین کو سکون دینے کے لیے ایسے خواتین کو سکون دینے کے لیے	
ایسے خواتین کو سکون دینے کے لیے ایسے خواتین کو سکون دینے کے لیے	
10 روپے	

<p>התאחדות הסופרים והיוצרים הישראלית</p>	<p>23 ספטמבר 2012 ו' אדר א' תרע"ב 15:00 ז' מאי 2012 סניף (בני ברק/רמת השרון) ר"ת</p>
<p>התאחדות הסופרים והיוצרים הישראלית</p>	<p>1. פריסת הספרים והתארגנות (התארגנות הספרים) ופתיחת הספרים 2. קריאת ספרים ופתיחת ספרים (התארגנות הספרים והתארגנות הספרים) 3. סמינר לפרויקט התארגנות הספרים והתארגנות הספרים, פתיחת הספרים והתארגנות הספרים 4. פתיחת הספרים והתארגנות הספרים והתארגנות הספרים, פתיחת הספרים והתארגנות הספרים 5. פתיחת הספרים והתארגנות הספרים והתארגנות הספרים, פתיחת הספרים והתארגנות הספרים 6. פתיחת הספרים והתארגנות הספרים והתארגנות הספרים, פתיחת הספרים והתארגנות הספרים 7. פתיחת הספרים והתארגנות הספרים והתארגנות הספרים, פתיחת הספרים והתארגנות הספרים</p>
<p>פתיחת הספרים והתארגנות הספרים והתארגנות הספרים</p>	<p>- פתיחת הספרים והתארגנות הספרים והתארגנות הספרים - פתיחת הספרים והתארגנות הספרים והתארגנות הספרים - פתיחת הספרים והתארגנות הספרים והתארגנות הספרים</p>
<p>התאחדות הסופרים והיוצרים הישראלית</p>	<p>התאחדות הסופרים והיוצרים הישראלית התאחדות הסופרים והיוצרים הישראלית התאחדות הסופרים והיוצרים הישראלית</p>

24 ספטמבר 1433
11 ספטמבר 2012

دعوتی وقت دہلی انتظامیہ کو سمجھنا
دعا، درخواستیں

سہ ماہی: MMS-A/2012/16

میں، درخواستیں دہلی انتظامیہ کو سمجھنا

دعا: دہلی انتظامیہ میں

01 دہلی انتظامیہ میں

میں:

- * دہلی انتظامیہ کو سمجھنا / دہلی انتظامیہ کو سمجھنا / دہلی انتظامیہ کو سمجھنا
- * دہلی انتظامیہ کو سمجھنا / دہلی انتظامیہ کو سمجھنا / دہلی انتظامیہ کو سمجھنا
- * دہلی انتظامیہ کو سمجھنا / دہلی انتظامیہ کو سمجھنا / دہلی انتظامیہ کو سمجھنا
- * دہلی انتظامیہ کو سمجھنا / دہلی انتظامیہ کو سمجھنا / دہلی انتظامیہ کو سمجھنا

دعا، وقت دہلی انتظامیہ کو سمجھنا / دہلی انتظامیہ کو سمجھنا / دہلی انتظامیہ کو سمجھنا

دہلی انتظامیہ کو سمجھنا / دہلی انتظامیہ کو سمجھنا / دہلی انتظامیہ کو سمجھنا

دہلی انتظامیہ کو سمجھنا

دہلی انتظامیہ کو سمجھنا / 4,465/-

دہلی انتظامیہ کو سمجھنا / 1500/-

دہلی انتظامیہ کو سمجھنا / 60/- دہلی انتظامیہ کو سمجھنا / دہلی انتظامیہ کو سمجھنا

دہلی انتظامیہ کو سمجھنا / دہلی انتظامیہ کو سمجھنا

1. دہلی انتظامیہ کو سمجھنا / دہلی انتظامیہ کو سمجھنا / دہلی انتظامیہ کو سمجھنا
2. دہلی انتظامیہ کو سمجھنا / دہلی انتظامیہ کو سمجھنا / دہلی انتظامیہ کو سمجھنا
3. دہلی انتظامیہ کو سمجھنا / دہلی انتظامیہ کو سمجھنا / دہلی انتظامیہ کو سمجھنا
4. دہلی انتظامیہ کو سمجھنا / دہلی انتظامیہ کو سمجھنا / دہلی انتظامیہ کو سمجھنا

AS-A/IU/2012/68 سروس نومبر

دولت سروس دوتريو دوتريو

دوتريو: دوتريو سروس (دوتريو / دوتريو)
دوتريو سروس دوتريو سروس: دولت سروس
01
دوتريو سروس
دوتريو:

دوتريو	دوتريو	دوتريو	دوتريو	دوتريو	دوتريو	دوتريو
1000.00	2500.00	5610.00	دوتريو سروس دوتريو سروس دوتريو سروس دوتريو سروس دوتريو سروس دوتريو سروس دوتريو سروس	دوتريو سروس دوتريو سروس دوتريو سروس 2	MS1	دوتريو سروس دوتريو سروس
1000.00	2500.00	6295.00	دوتريو سروس دوتريو سروس دوتريو سروس دوتريو سروس دوتريو سروس دوتريو سروس دوتريو سروس	دوتريو سروس دوتريو سروس دوتريو سروس 3	MS2	دوتريو سروس دوتريو سروس
1000.00	2500.00	7035.00	دوتريو سروس دوتريو سروس دوتريو سروس دوتريو سروس دوتريو سروس دوتريو سروس دوتريو سروس	دوتريو سروس دوتريو سروس دوتريو سروس 4	MS3	دوتريو سروس دوتريو سروس

<p>2500/- مقرر</p>	<p>سہولتوں کی رقم</p>
<p>۱۔ مقررہ رقم کی رقم سہولتوں کی رقم سہولتوں کی رقم سہولتوں کی رقم</p>	<p>۱۔ مقررہ رقم سہولتوں کی رقم سہولتوں کی رقم سہولتوں کی رقم</p>
<p>04 (سہولت)</p>	<p>سہولتوں کی رقم</p>
<p>۱۔ سہولتوں کی رقم سہولتوں کی رقم سہولتوں کی رقم سہولتوں کی رقم</p> <p>۲۔ سہولتوں کی رقم سہولتوں کی رقم سہولتوں کی رقم سہولتوں کی رقم</p> <p>۳۔ سہولتوں کی رقم سہولتوں کی رقم سہولتوں کی رقم سہولتوں کی رقم</p> <p>۴۔ سہولتوں کی رقم سہولتوں کی رقم سہولتوں کی رقم سہولتوں کی رقم</p>	<p>سہولتوں کی رقم</p>
<p>۱۔ سہولتوں کی رقم سہولتوں کی رقم سہولتوں کی رقم سہولتوں کی رقم</p> <p>۲۔ سہولتوں کی رقم سہولتوں کی رقم سہولتوں کی رقم سہولتوں کی رقم</p> <p>۳۔ سہولتوں کی رقم سہولتوں کی رقم سہولتوں کی رقم سہولتوں کی رقم</p> <p>۴۔ سہولتوں کی رقم سہولتوں کی رقم سہولتوں کی رقم سہولتوں کی رقم</p>	<p>سہولتوں کی رقم</p>
<p>۱۔ سہولتوں کی رقم سہولتوں کی رقم سہولتوں کی رقم سہولتوں کی رقم</p> <p>۲۔ سہولتوں کی رقم سہولتوں کی رقم سہولتوں کی رقم سہولتوں کی رقم</p> <p>۳۔ سہولتوں کی رقم سہولتوں کی رقم سہولتوں کی رقم سہولتوں کی رقم</p> <p>۴۔ سہولتوں کی رقم سہولتوں کی رقم سہولتوں کی رقم سہولتوں کی رقم</p>	<p>سہولتوں کی رقم</p>

۱۔ سہولتوں کی رقم سہولتوں کی رقم سہولتوں کی رقم سہولتوں کی رقم

• مقررہ رقم سہولتوں کی رقم سہولتوں کی رقم سہولتوں کی رقم

۲۔ سہولتوں کی رقم سہولتوں کی رقم سہولتوں کی رقم سہولتوں کی رقم

تاریخ: 23 مئی 2012ء کو 14:00 بجے 1 ویں نمبر پر

אסטרטגיה וניהול משפט *

1. ב ד"ר דניאל נאמן, עמ' 107, פסק דין 5727/07, פ"ד 62(1) 107, ד"ר דניאל נאמן, פ"ד 62(1) 107, פ"ד 62(1) 107.
2. אסטרטגיה וניהול משפט, עמ' 107, פסק דין 5727/07, פ"ד 62(1) 107, פ"ד 62(1) 107, פ"ד 62(1) 107.

אסטרטגיה וניהול משפט *

1. ב אהרון גור, עמ' 107, פסק דין 5727/07, פ"ד 62(1) 107, פ"ד 62(1) 107, פ"ד 62(1) 107.

אסטרטגיה וניהול משפט

1. ב ד"ר דניאל נאמן, עמ' 107, פסק דין 5727/07, פ"ד 62(1) 107, פ"ד 62(1) 107, פ"ד 62(1) 107.
2. פ"ד 62(1) 107, פ"ד 62(1) 107, פ"ד 62(1) 107, פ"ד 62(1) 107, פ"ד 62(1) 107.
3. אהרון גור, עמ' 107, פסק דין 5727/07, פ"ד 62(1) 107, פ"ד 62(1) 107, פ"ד 62(1) 107.

22 סעיף 1433

09 סעיף 7976736

ד"ר דניאל נאמן, עמ' 107, פסק דין 5727/07, פ"ד 62(1) 107, פ"ד 62(1) 107, פ"ד 62(1) 107.

סעיף 445-9/2012-CO/445(IUL)

אסטרטגיה וניהול משפט

אסטרטגיה וניהול משפט

- ד"ר דניאל נאמן, עמ' 107, פסק דין 5727/07, פ"ד 62(1) 107, פ"ד 62(1) 107, פ"ד 62(1) 107.
- 01 עמ' 107, פסק דין 5727/07, פ"ד 62(1) 107, פ"ד 62(1) 107, פ"ד 62(1) 107.
- 1 עמ' 107, פסק דין 5727/07, פ"ד 62(1) 107, פ"ד 62(1) 107, פ"ד 62(1) 107.
- 1 עמ' 107, פסק דין 5727/07, פ"ד 62(1) 107, פ"ד 62(1) 107, פ"ד 62(1) 107.
- 5610/- עמ' 107, פסק דין 5727/07, פ"ד 62(1) 107, פ"ד 62(1) 107, פ"ד 62(1) 107.
- 2000/- עמ' 107, פסק דין 5727/07, פ"ד 62(1) 107, פ"ד 62(1) 107, פ"ד 62(1) 107.
- אסטרטגיה וניהול משפט, עמ' 107, פסק דין 5727/07, פ"ד 62(1) 107, פ"ד 62(1) 107, פ"ד 62(1) 107.
- פ"ד 62(1) 107, פ"ד 62(1) 107, פ"ד 62(1) 107, פ"ד 62(1) 107, פ"ד 62(1) 107.
- ד"ר דניאל נאמן, עמ' 107, פסק דין 5727/07, פ"ד 62(1) 107, פ"ד 62(1) 107, פ"ד 62(1) 107.
- אסטרטגיה וניהול משפט, עמ' 107, פסק דין 5727/07, פ"ד 62(1) 107, פ"ד 62(1) 107, פ"ד 62(1) 107.
- 1- ד"ר דניאל נאמן, עמ' 107, פסק דין 5727/07, פ"ד 62(1) 107, פ"ד 62(1) 107, פ"ד 62(1) 107.

سرپرست: (IUL)23-ES/1/2012/234
 حق رسوائی: 13 ستمبر 2012

دسپتیشن پر حق رسوائی کے بارے میں درخواستیں جمع کرائی گئی ہیں۔ درخواستیں درج ذیل ہیں: دسپتیشن کے بارے میں درخواستیں جمع کرائی گئی ہیں۔

دسپتیشن پر حق رسوائی کے بارے میں		درخواست
MS2: 2	درخواست نمبر: 01	دسپتیشن پر حق رسوائی
	6295/- برائے	دسپتیشن
	2000/- برائے	دسپتیشن پر حق رسوائی
	دسپتیشن پر حق رسوائی	دسپتیشن
<p>دسپتیشن پر حق رسوائی کے بارے میں درخواستیں جمع کرائی گئی ہیں۔ درخواستیں درج ذیل ہیں: دسپتیشن کے بارے میں درخواستیں جمع کرائی گئی ہیں۔</p>		
<p>1. درخواست نمبر 01 کے تحت درخواستیں جمع کرائی گئی ہیں، درخواستیں درج ذیل ہیں: دسپتیشن کے بارے میں درخواستیں جمع کرائی گئی ہیں۔</p>		
<p>2. درخواست نمبر 02 کے تحت درخواستیں جمع کرائی گئی ہیں، درخواستیں درج ذیل ہیں: دسپتیشن کے بارے میں درخواستیں جمع کرائی گئی ہیں۔</p>		
<p>3. درخواست نمبر 03 کے تحت درخواستیں جمع کرائی گئی ہیں، درخواستیں درج ذیل ہیں: دسپتیشن کے بارے میں درخواستیں جمع کرائی گئی ہیں۔</p>		
<p>4. درخواست نمبر 04 کے تحت درخواستیں جمع کرائی گئی ہیں، درخواستیں درج ذیل ہیں: دسپتیشن کے بارے میں درخواستیں جمع کرائی گئی ہیں۔</p>		
<p>5. درخواست نمبر 05 کے تحت درخواستیں جمع کرائی گئی ہیں، درخواستیں درج ذیل ہیں: دسپتیشن کے بارے میں درخواستیں جمع کرائی گئی ہیں۔</p>		

דיווח תשלום מס הכנסה

ד"ר ד"ר סג'ר: ריבוי סוגים / ריבוי סוגים
 ד"ר: 3470/-
 ריבוי סוגים: 1000/-
 ריבוי סוגים: 01 (א"ר)
 ריבוי סוגים: ריבוי סוגים / ריבוי סוגים
 ריבוי סוגים: ריבוי סוגים / ריבוי סוגים

1. ריבוי סוגים / ריבוי סוגים, ד"ר ד"ר / ריבוי סוגים / ריבוי סוגים, ריבוי סוגים / ריבוי סוגים
2. ד"ר ד"ר / ריבוי סוגים / ריבוי סוגים, ריבוי סוגים / ריבוי סוגים, ריבוי סוגים / ריבוי סוגים
3. ד"ר ד"ר / ריבוי סוגים / ריבוי סוגים, ריבוי סוגים / ריבוי סוגים, ריבוי סוגים / ריבוי סוגים

<p>ריבוי סוגים / ריבוי סוגים: ריבוי סוגים / ריבוי סוגים, ריבוי סוגים / ריבוי סוגים</p>	<p>ריבוי סוגים / ריבוי סוגים: ריבוי סוגים / ריבוי סוגים, ריבוי סוגים / ריבוי סוגים</p>
<p>1. ריבוי סוגים / ריבוי סוגים, ריבוי סוגים / ריבוי סוגים 2. ריבוי סוגים / ריבוי סוגים, ריבוי סוגים / ריבוי סוגים 3. ריבוי סוגים / ריבוי סוגים, ריבוי סוגים / ריבוי סוגים 4. ריבוי סוגים / ריבוי סוגים, ריבוי סוגים / ריבוי סוגים</p>	<p>ד"ר ד"ר / ריבוי סוגים / ריבוי סוגים: ריבוי סוגים / ריבוי סוגים, ריבוי סוגים / ריבוי סוגים</p>
<p>1. ריבוי סוגים / ריבוי סוגים, ריבוי סוגים / ריבוי סוגים 2. ריבוי סוגים / ריבוי סוגים, ריבוי סוגים / ריבוי סוגים 3. ריבוי סוגים / ריבוי סוגים, ריבוי סוגים / ריבוי סוגים</p>	<p>ריבוי סוגים / ריבוי סוגים: ריבוי סוגים / ריבוי סוגים, ריבוי סוגים / ריבוי סוגים</p>
<p>1. ריבוי סוגים / ריבוי סוגים, ריבוי סוגים / ריבוי סוגים 2. ריבוי סוגים / ריבוי סוגים, ריבוי סוגים / ריבוי סוגים 3. ריבוי סוגים / ריבוי סוגים, ריבוי סוגים / ריבוי סוגים</p>	<p>ריבוי סוגים / ריבוי סוגים: ריבוי סוגים / ריבוי סוגים, ריבוי סוגים / ריבוי סוגים</p>

ማሪ: ወጪ ቅጽ ለጥያቄ ለመስጠት ይጠቀሳል።

- ለጥያቄ ለመስጠት ለሚያስፈልጉት ሰነድ ለመስጠት ይጠቀሳል። 07 ቀን ውስጥ ለመስጠት ይጠቀሳል።
- ለጥያቄ ለመስጠት ለሚያስፈልጉት ሰነድ ለመስጠት ይጠቀሳል። 15 ቀን ውስጥ ይጠቀሳል።

ለጥያቄ ለመስጠት ይጠቀሳል። 3307500 ስልክ ቁጥር ይጠቀሳል።

የወጪ ቅጽ ለመስጠት
ደንብ ለመስጠት

ማሪ: 188-B/2012/65

የወጪ ቅጽ

የወጪ ቅጽ ለመስጠት ይጠቀሳል።

የወጪ ቅጽ ለመስጠት ይጠቀሳል። ለጥያቄ ለመስጠት ይጠቀሳል።

የወጪ ቅጽ ለመስጠት ይጠቀሳል። ለጥያቄ ለመስጠት ይጠቀሳል።
www.csc.gov.mv ስልክ ቁጥር ይጠቀሳል።
3307339 ስልክ ቁጥር ይጠቀሳል።

ደንብ ለመስጠት

1. የወጪ ቅጽ ለመስጠት ይጠቀሳል። ለጥያቄ ለመስጠት ይጠቀሳል።
2. የወጪ ቅጽ ለመስጠት ይጠቀሳል። ለጥያቄ ለመስጠት ይጠቀሳል።

7. هر چو در مقرر آمده است براساس ماده 13 از قانون (ارائه خدمات دولتی سازماندهی و مدیریت خدمات دولتی به منظور)
8. چنانچه دولت ناخواسته اقدام به لغو یا تغییر در مقررات دولتی نماید (ارائه خدمات دولتی سازماندهی و مدیریت خدمات دولتی)
9. هر چو در مقررات دولتی به منظور (ارائه خدمات دولتی سازماندهی و مدیریت خدمات دولتی به منظور)

از سطح مقرر شده برای تغییر در مقررات دولتی براساس ماده 13:

تبعات تغییر در مقررات دولتی و تغییر در مقررات دولتی، تبعات دولت و تبعات سازماندهی و مدیریت خدمات دولتی،

تغییر در مقررات دولتی و تغییر در مقررات دولتی، تغییر در مقررات دولتی سازماندهی و مدیریت خدمات دولتی،

27. تبعات دولت 11 از 11 تبعات دولت 2012 را که در جدول زیر آمده است،

تغییر در مقررات دولتی و تغییر در مقررات دولتی، تغییر در مقررات دولتی سازماندهی و مدیریت خدمات دولتی،

از تغییر در مقررات دولتی به منظور تغییر در مقررات دولتی و تغییر در مقررات دولتی.

25 مقررات دولتی 1433
 12 تبعات دولت 2012

تبعات تغییر در مقررات دولتی براساس ماده 13
 دولت، مقررات دولتی

موضوع: 60-ADM/2012/243

موضوع

تغییر در مقررات دولتی و تغییر در مقررات دولتی

تغییر: تبعات دولت
 اثر: 2

رتبه: تبعات دولت -/3380 از -/4350
 تبعات دولت سازماندهی و مدیریت خدمات دولتی

تغییر در مقررات دولتی:

- * تغییر در مقررات دولتی: -/1800 از -/2700
- * تغییر در مقررات دولتی: تبعات دولت و تبعات سازماندهی و مدیریت خدمات دولتی
- * تغییر در مقررات دولتی: تبعات دولت و تبعات سازماندهی و مدیریت خدمات دولتی
- * تغییر در مقررات دولتی: تبعات دولت و تبعات سازماندهی و مدیریت خدمات دولتی
- * تغییر در مقررات دولتی: تبعات دولت و تبعات سازماندهی و مدیریت خدمات دولتی

تغییر در مقررات دولتی:

- تغییر در مقررات دولتی و تبعات دولت

<p>05 - سہولتوں اور سرکاری سرکاری کے لئے تعمیراتی کاموں کے لئے 13000.00-16000.00 ڈالر</p>	<p>انگریزی کے لئے:</p>
<p>13000.00-16000.00 ڈالر</p>	<p>ڈگری کے لئے:</p>
<p>10 ڈگری کے لئے</p>	<p>انگریزی کے لئے:</p>
<p>9000.00-6880.00 ڈالر</p>	<p>ڈگری کے لئے:</p>
<p>08 ڈگری کے لئے</p>	<p>انگریزی کے لئے:</p>
<p>08 ڈگری کے لئے</p>	<p>انگریزی کے لئے:</p>

- ދިވެހި ބޭނުންކުރާ ޖެނަރަލް ޕްލެން ފަދަ ޓްރިކަރުތަކުގެ ޓެކްނިކަލް ސޯލިޝަން ސެވިސް ޖެނަރަލް ޕްލެން ފަދަ ޓްރިކަރުތަކުގެ ޓެކްނިކަލް ސޯލިޝަން ސެވިސް	
20 ސެޕްޓެމްބަރު 2012 ގައި ޖެނަރަލް ޕްލެން ފަދަ ޓްރިކަރުތަކުގެ ޓެކްނިކަލް ސޯލިޝަން ސެވިސް	ސެލިކްޝަން
ޓެކްނިކަލް ސޯލިޝަން ސެވިސް ޖެނަރަލް ޕްލެން ފަދަ ޓްރިކަރުތަކުގެ ޓެކްނިކަލް ސޯލިޝަން ސެވިސް (ޓެކްނިކަލް ސޯލިޝަން ސެވިސް)	ޖެނަރަލް ޕްލެން ފަދަ ޓްރިކަރުތަކުގެ ޓެކްނިކަލް ސޯލިޝަން ސެވިސް
3322416 ފަނޑުވަނަ: ފޯން: 3325293 ވައިސަލާ ޕްލެން ފަދަ ޓްރިކަރުތަކުގެ ޓެކްނިކަލް ސޯލިޝަން ސެވިސް: info@port-com-mv	

ޖެނަރަލް ޕްލެން ފަދަ ޓްރިކަރުތަކުގެ ޓެކްނިކަލް ސޯލިޝަން ސެވިސް ޖެނަރަލް ޕްލެން ފަދަ ޓްރިކަރުތަކުގެ ޓެކްނިކަލް ސޯލިޝަން ސެވިސް ޖެނަރަލް ޕްލެން ފަދަ ޓްރިކަރުތަކުގެ ޓެކްނިކަލް ސޯލިޝަން ސެވިސް (ޓެކްނިކަލް ސޯލިޝަން ސެވިސް)

26 ސެޕްޓެމްބަރު 2012 1433
13 ސެޕްޓެމްބަރު 2012

އިންފްރާ ސިޓީ ޖެނަރަލް ޕްލެން ފަދަ ޓްރިކަރުތަކުގެ ޓެކްނިކަލް ސޯލިޝަން ސެވިސް ޖެނަރަލް ޕްލެން ފަދަ ޓްރިކަރުތަކުގެ ޓެކްނިކަލް ސޯލިޝަން ސެވިސް (ޓެކްނިކަލް ސޯލިޝަން ސެވިސް)

ސަރަޙައްދު: (IUL) 164/1/2012/70

ޖެނަރަލް ޕްލެން ފަދަ ޓްރިކަރުތަކުގެ ޓެކްނިކަލް ސޯލިޝަން ސެވިސް ޖެނަރަލް ޕްލެން ފަދަ ޓްރިކަރުތަކުގެ ޓެކްނިކަލް ސޯލިޝަން ސެވިސް (ޓެކްނިކަލް ސޯލިޝަން ސެވިސް)

އިންފްރާ ސިޓީ ޖެނަރަލް ޕްލެން ފަދަ ޓްރިކަރުތަކުގެ ޓެކްނިކަލް ސޯލިޝަން ސެވިސް ޖެނަރަލް ޕްލެން ފަދަ ޓްރިކަރުތަކުގެ ޓެކްނިކަލް ސޯލިޝަން ސެވިސް (ޓެކްނިކަލް ސޯލިޝަން ސެވިސް)

- 01 (އަދަދު) ޖެނަރަލް ޕްލެން ފަދަ ޓްރިކަރުތަކުގެ ޓެކްނިކަލް ސޯލިޝަން ސެވިސް
 - 2 (ޖެނަރަލް ޕްލެން ފަދަ ޓްރިކަރުތަކުގެ ޓެކްނިކަލް ސޯލިޝަން ސެވިސް)
 - 03:00 ހިންގަންނަ ޖެނަރަލް ޕްލެން ފަދަ ޓްރިކަރުތަކުގެ ޓެކްނިކަލް ސޯލިޝަން ސެވިސް (ޓެކްނިކަލް ސޯލިޝަން ސެވިސް)
 - 05:00 ހިންގަންނަ ޖެނަރަލް ޕްލެން ފަދަ ޓްރިކަރުތަކުގެ ޓެކްނިކަލް ސޯލިޝަން ސެވިސް (ޓެކްނިކަލް ސޯލިޝަން ސެވިސް)
- 20,000/- ޖެނަރަލް ޕްލެން ފަދަ ޓްރިކަރުތަކުގެ ޓެކްނިކަލް ސޯލިޝަން ސެވިސް

1. ޖެނަރަލް ޕްލެން ފަދަ ޓްރިކަރުތަކުގެ ޓެކްނިކަލް ސޯލިޝަން ސެވިސް ޖެނަރަލް ޕްލެން ފަދަ ޓްރިކަރުތަކުގެ ޓެކްނިކަލް ސޯލިޝަން ސެވިސް (ޓެކްނިކަލް ސޯލިޝަން ސެވިސް)
2. ޖެނަރަލް ޕްލެން ފަދަ ޓްރިކަރުތަކުގެ ޓެކްނިކަލް ސޯލިޝަން ސެވިސް ޖެނަރަލް ޕްލެން ފަދަ ޓްރިކަރުތަކުގެ ޓެކްނިކަލް ސޯލިޝަން ސެވިސް (ޓެކްނިކަލް ސޯލިޝަން ސެވިސް)

موجودہ سال کے اہلکار (رہا، رہے، رہیں)

جس کے لیے یہ رقم اہلکاروں کے لیے

رہا، رہے، رہیں، یہ رقم اہلکاروں کے لیے

EDU-205/IUL/2012/23 : سرٹیفکیٹ

2012 : 13 ستمبر 2012

دوسرے سال کے اہلکاروں کے لیے

دہلی : 1 (تعداد)

1

دوسرے سال کے اہلکاروں کے لیے رقم / رہا، رہے، رہیں

موجودہ سال کے اہلکاروں کے لیے رقم / رہا، رہے، رہیں

تعداد	موجودہ سال کے اہلکاروں کے لیے رقم	دوسرے سال کے اہلکاروں کے لیے رقم	تعداد	تعداد	تعداد
2,500	5,610	-	MS1	2	2
2,500	6,290	-	MS2	3	2
2,500	7,035	-	MS3	4	2

እስከሚገኝበት ቦታ ድረስ በሚገኝበት ስፍራ ላይ ለሚገኙት ጥያቄዎች ማስፈጸም ይገባል።

ወይንም ሌላ ማስፈጸሚያ ለማድረግ ይገባል።

- (1) የሚገኙት ጥያቄዎች በሚገኙበት ስፍራ ላይ ብቻ ይገኛሉ።
- (2) በሌላ ስፍራ ላይ ለሚገኙት ጥያቄዎች ማስፈጸም ይገባል።
- (3) የሚገኙት ጥያቄዎች በሌላ ስፍራ ላይ ለማስፈጸም ይገባል።

ወይንም ሌላ ማስፈጸሚያ ለማድረግ ይገባል።

1. የሚገኙት ጥያቄዎች በሚገኙበት ስፍራ ላይ ብቻ ይገኛሉ።
2. የሚገኙት ጥያቄዎች በሌላ ስፍራ ላይ ለማስፈጸም ይገባል።
3. የሚገኙት ጥያቄዎች በሌላ ስፍራ ላይ ለማስፈጸም ይገባል።
4. የሚገኙት ጥያቄዎች በሌላ ስፍራ ላይ ለማስፈጸም ይገባል።
5. የሚገኙት ጥያቄዎች በሌላ ስፍራ ላይ ለማስፈጸም ይገባል።
6. የሚገኙት ጥያቄዎች በሌላ ስፍራ ላይ ለማስፈጸም ይገባል።
7. የሚገኙት ጥያቄዎች በሌላ ስፍራ ላይ ለማስፈጸም ይገባል።
8. የሚገኙት ጥያቄዎች በሌላ ስፍራ ላይ ለማስፈጸም ይገባል።
9. የሚገኙት ጥያቄዎች በሌላ ስፍራ ላይ ለማስፈጸም ይገባል።
10. የሚገኙት ጥያቄዎች በሌላ ስፍራ ላይ ለማስፈጸም ይገባል።
11. የሚገኙት ጥያቄዎች በሌላ ስፍራ ላይ ለማስፈጸም ይገባል።

የሚገኙት ጥያቄዎች በሌላ ስፍራ ላይ ለማስፈጸም ይገባል።

ወይንም ሌላ ማስፈጸሚያ ለማድረግ ይገባል።

በጥቅም ላይ የሚውል ጊዜ ለማድረግ ይገባል።

Տրամադրված է ծախսը:

- լիցենզիայի արժեքը
- կործանված կապիտալի արժեքը (արժեքը հիմնարկված է կատարված գործերի, քաղաքացիության և այլ քաղաքացիության ծախսերի վրա):
- ծախսերի վերականգնումը և 10% նվազեցումը
- լիցենզիայի կործանման արժեքի օգտագործումը
- ծախսերի օգտագործումը / ծախսերի վերականգնումը և ծախսերի վերականգնումը, լիցենզիայի կործանման, ծախսերի կործանման, լիցենզիայի կործանման և այլ կործանման արժեքների վրա:
- ծախսերի օգտագործումը, լիցենզիայի կործանման, ծախսերի կործանման, լիցենզիայի կործանման և այլ կործանման արժեքների վրա: ծախսերի կործանման և այլ կործանման արժեքների վրա:

Գրեցված կապիտալը ծախսերի վերականգնումը և ծախսերի վերականգնումը:

Նշել: լիցենզիայի կործանումը և ծախսերի վերականգնումը, լիցենզիայի կործանման, ծախսերի կործանման և այլ կործանման արժեքների վրա:

- լիցենզիայի կործանումը, լիցենզիայի կործանումը և ծախսերի վերականգնումը:

www.unr.edu.mv

Դրամային համակարգի կատարման ծախսերի մանրամասնում

Տրամադրված:		Լիցենզիայի ծախսերի մանրամասնում	Ծախսերի մանրամասնում:
Թվական:	Թվական:		
201-AFD-A1/IU/2012/01		15 հունիսի 2012	01
	Ընդհանուր:	Ընդհանուր:	Ընդհանուր:
	Ընդհանուր:	Ընդհանուր:	Ընդհանուր:
	Ընդհանուր:	Ընդհանուր:	Ընդհանուր:
	Ընդհանուր:	Ընդհանուր:	Ընդհանուր:
	Ընդհանուր:	Ընդհանուր:	Ընդհանուր:
	Ընդհանուր:	Ընդհանուր:	Ընդհանուր:

<p>ቀጠል ለማድረግ የሚያስፈልግ ነው።</p>	<p>ግብርናውን በግብርናው ስርዓት ለማድረግ የሚያስፈልግ ነው።</p>
<p>የሰነድ ማረጋገጫ ስርዓት፡</p>	<p>1. ለሰነድ ማረጋገጫ ስርዓት ለማድረግ የሚያስፈልግ ነው። የሰነድ ማረጋገጫ ስርዓት ለማድረግ የሚያስፈልግ ነው።</p>
<p>ደንበኞች ለማድረግ ስርዓት፡</p>	<p>1. ለሰነድ ማረጋገጫ ስርዓት ለማድረግ የሚያስፈልግ ነው። 2. ለሰነድ ማረጋገጫ ስርዓት ለማድረግ የሚያስፈልግ ነው። 3. ለሰነድ ማረጋገጫ ስርዓት ለማድረግ የሚያስፈልግ ነው። 4. ለሰነድ ማረጋገጫ ስርዓት ለማድረግ የሚያስፈልግ ነው። 5. ለሰነድ ማረጋገጫ ስርዓት ለማድረግ የሚያስፈልግ ነው። 6. ለሰነድ ማረጋገጫ ስርዓት ለማድረግ የሚያስፈልግ ነው። 7. ለሰነድ ማረጋገጫ ስርዓት ለማድረግ የሚያስፈልግ ነው። 8. ለሰነድ ማረጋገጫ ስርዓት ለማድረግ የሚያስፈልግ ነው። 9. ለሰነድ ማረጋገጫ ስርዓት ለማድረግ የሚያስፈልግ ነው። 10. ለሰነድ ማረጋገጫ ስርዓት ለማድረግ የሚያስፈልግ ነው።</p>
<p>ቀጠል ለማድረግ የሚያስፈልግ ነው።</p>	<p>1. ለሰነድ ማረጋገጫ ስርዓት ለማድረግ የሚያስፈልግ ነው።</p>
<p>የሰነድ ማረጋገጫ ስርዓት፡</p>	<p>1. ለሰነድ ማረጋገጫ ስርዓት ለማድረግ የሚያስፈልግ ነው።</p>
<p>የሰነድ ማረጋገጫ ስርዓት፡</p>	<p>1. ለሰነድ ማረጋገጫ ስርዓት ለማድረግ የሚያስፈልግ ነው። 2. ለሰነድ ማረጋገጫ ስርዓት ለማድረግ የሚያስፈልግ ነው። 3. ለሰነድ ማረጋገጫ ስርዓት ለማድረግ የሚያስፈልግ ነው።</p>

ለጥያቄ አቅጣጫ ደንብ:

ለጥያቄ አቅጣጫ ደንብ ለጥያቄ አቅጣጫ ደንብ 23 ንዑስ ድርጅት 2012 ምዕራብ ኃይለማርያም
የወይን ስራ ስልጠና ለማድረግ ይፈቀድ።
ለጥያቄ አቅጣጫ ደንብ ለጥያቄ አቅጣጫ ደንብ ደንብ ደንብ ደንብ ደንብ ደንብ ደንብ
ደንብ ደንብ ደንብ ደንብ ደንብ ደንብ ደንብ ደንብ ደንብ ደንብ ደንብ ደንብ ደንብ ደንብ ደንብ

ድርጅቱ ወይን ስራ ስልጠና ለማድረግ
ደንብ ደንብ ደንብ ደንብ ደንብ ደንብ

201-AFD-A1/IU/2012/02	ጥያቄው:	ደንብ ደንብ ደንብ ደንብ	
15 ጥቅምት 2012	ዕቅድ:		
03	ዕቅድ ለጥያቄው:	ለጥያቄ አቅጣጫ ደንብ	ደንብ:
ጥያቄው ለጥያቄው	ደንብ ደንብ ደንብ	ለጥያቄ አቅጣጫ	ደንብ ደንብ:
ለጥያቄ አቅጣጫ ደንብ ደንብ ደንብ ደንብ ደንብ ደንብ ደንብ ደንብ ደንብ ደንብ ደንብ			
ድርጅቱ ወይን ስራ ስልጠና ለማድረግ ይፈቀድ። ደንብ			
B1 ምዕራብ B2 ምዕራብ	ደንብ ደንብ	ለጥያቄ አቅጣጫ ደንብ	ደንብ ደንብ ደንብ ደንብ
<p>1. ለጥያቄ አቅጣጫ ደንብ ለጥያቄ አቅጣጫ ደንብ ደንብ ደንብ ደንብ ደንብ ደንብ ደንብ ደንብ ደንብ ደንብ ደንብ ደንብ ደንብ ደንብ</p> <p>2. ለጥያቄ አቅጣጫ ደንብ ለጥያቄ አቅጣጫ ደንብ ደንብ ደንብ ደንብ ደንብ ደንብ ደንብ ደንብ ደንብ ደንብ ደንብ ደንብ ደንብ</p> <p>3. ለጥያቄ አቅጣጫ ደንብ ለጥያቄ አቅጣጫ ደንብ ደንብ ደንብ ደንብ ደንብ ደንብ ደንብ ደንብ ደንብ ደንብ ደንብ ደንብ ደንብ</p> <p>4. ለጥያቄ አቅጣጫ ደንብ ለጥያቄ አቅጣጫ ደንብ ደንብ ደንብ ደንብ ደንብ ደንብ ደንብ ደንብ ደንብ ደንብ ደንብ ደንብ</p>			

<p>1. 2012 20 2012 1600 2</p> <p>2. 2012 20 2012 1600 2</p>	<p>1. 2012 20 2012 1600 2</p> <p>2. 2012 20 2012 1600 2</p>
<p>1. 2012 20 2012 1600 2</p> <p>2. 2012 20 2012 1600 2</p>	<p>1. 2012 20 2012 1600 2</p> <p>2. 2012 20 2012 1600 2</p>
<p>1. 2012 20 2012 1600 2</p> <p>2. 2012 20 2012 1600 2</p> <p>3. 2012 20 2012 1600 2</p>	<p>1. 2012 20 2012 1600 2</p> <p>2. 2012 20 2012 1600 2</p> <p>3. 2012 20 2012 1600 2</p>
<p>1. 2012 20 2012 1600 2</p> <p>2. 2012 20 2012 1600 2</p> <p>3. 2012 20 2012 1600 2</p>	<p>1. 2012 20 2012 1600 2</p> <p>2. 2012 20 2012 1600 2</p> <p>3. 2012 20 2012 1600 2</p>

201-AFD-A1/IU/2012/03

201-AFD-A1/IU/2012/03	12 2012	01	2012 2012 1600 2
2012 2012 1600 2	01	2012 2012 1600 2	2012 2012 1600 2
2012 2012 1600 2	01	2012 2012 1600 2	2012 2012 1600 2
2012 2012 1600 2	01	2012 2012 1600 2	2012 2012 1600 2
2012 2012 1600 2	01	2012 2012 1600 2	2012 2012 1600 2
2012 2012 1600 2	01	2012 2012 1600 2	2012 2012 1600 2
2012 2012 1600 2	01	2012 2012 1600 2	2012 2012 1600 2

ಇದರಲ್ಲಿ ಉಳಿತಾಯ ಖಾತೆಯಲ್ಲಿ ಇಟ್ಟಿರುವ
 ಹಣ: 1,00,000/- ರೂ.ಗಳಾಗಿರುತ್ತದೆ.

ಸಂಖ್ಯೆ: (IUL)440-CO/INDIV/2012/7

ಅಂಶ

ಇದರಲ್ಲಿ ಉಳಿತಾಯ ಖಾತೆಯಲ್ಲಿ ಇಟ್ಟಿರುವ

ದಿನಾಂಕ	ಉಳಿತಾಯ ಖಾತೆಯಲ್ಲಿ ಇಟ್ಟಿರುವ
01	1,00,000/-
2012	1,00,000/-
2013	1,00,000/-
2014	1,00,000/-
2015	1,00,000/-
2016	1,00,000/-
2017	1,00,000/-
2018	1,00,000/-
2019	1,00,000/-
2020	1,00,000/-
2021	1,00,000/-
2022	1,00,000/-
2023	1,00,000/-
2024	1,00,000/-
2025	1,00,000/-
2026	1,00,000/-
2027	1,00,000/-
2028	1,00,000/-
2029	1,00,000/-
2030	1,00,000/-
2031	1,00,000/-
2032	1,00,000/-
2033	1,00,000/-
2034	1,00,000/-
2035	1,00,000/-
2036	1,00,000/-
2037	1,00,000/-
2038	1,00,000/-
2039	1,00,000/-
2040	1,00,000/-
2041	1,00,000/-
2042	1,00,000/-
2043	1,00,000/-
2044	1,00,000/-
2045	1,00,000/-
2046	1,00,000/-
2047	1,00,000/-
2048	1,00,000/-
2049	1,00,000/-
2050	1,00,000/-
2051	1,00,000/-
2052	1,00,000/-
2053	1,00,000/-
2054	1,00,000/-
2055	1,00,000/-
2056	1,00,000/-
2057	1,00,000/-
2058	1,00,000/-
2059	1,00,000/-
2060	1,00,000/-
2061	1,00,000/-
2062	1,00,000/-
2063	1,00,000/-
2064	1,00,000/-
2065	1,00,000/-
2066	1,00,000/-
2067	1,00,000/-
2068	1,00,000/-
2069	1,00,000/-
2070	1,00,000/-
2071	1,00,000/-
2072	1,00,000/-
2073	1,00,000/-
2074	1,00,000/-
2075	1,00,000/-
2076	1,00,000/-
2077	1,00,000/-
2078	1,00,000/-
2079	1,00,000/-
2080	1,00,000/-
2081	1,00,000/-
2082	1,00,000/-
2083	1,00,000/-
2084	1,00,000/-
2085	1,00,000/-
2086	1,00,000/-
2087	1,00,000/-
2088	1,00,000/-
2089	1,00,000/-
2090	1,00,000/-
2091	1,00,000/-
2092	1,00,000/-
2093	1,00,000/-
2094	1,00,000/-
2095	1,00,000/-
2096	1,00,000/-
2097	1,00,000/-
2098	1,00,000/-
2099	1,00,000/-
2100	1,00,000/-

<p>07 2012 11 2012 2012 25</p> <p>25 2012</p> <p> <ul style="list-style-type: none"> - - - - - - - - </p> <p>6860009</p>	<p>07 2012 11 2012 25</p> <p>25 2012</p> <p> <ul style="list-style-type: none"> - - - - - - - - </p> <p>6860009</p>
--	---

01 1433

17 2012

...

398-A/CM/2012/10

...

(IUL)398-A/2012/25 (12 2012)

...

...

...

2. Երեք օր և Երեք օր և Երեք օր
3. Երեք օր և Երեք օր և Երեք օր

Երեք օր և Երեք օր և Երեք օր
 Երեք օր և Երեք օր և Երեք օր
 Երեք օր և Երեք օր և Երեք օր

Երեք օր և Երեք օր և Երեք օր:

27 Նոյեմբեր 2012 թվականին Երեք օր և Երեք օր և Երեք օր 14:30

Երեք օր և Երեք օր և Երեք օր:

1. Երեք օր և Երեք օր և Երեք օր
2. Երեք օր և Երեք օր և Երեք օր

Երեք օր և Երեք օր և Երեք օր:

1. Երեք օր և Երեք օր և Երեք օր (Երեք օր և Երեք օր և Երեք օր)
www.csc.gov.mv (Երեք օր և Երեք օր և Երեք օր)
2. Երեք օր և Երեք օր և Երեք օր (Երեք օր և Երեք օր և Երեք օր)
 Երեք օր և Երեք օր և Երեք օր (Երեք օր և Երեք օր և Երեք օր)
3. Երեք օր և Երեք օր և Երեք օր (Երեք օր և Երեք օր և Երեք օր)
 Երեք օր և Երեք օր և Երեք օր (Երեք օր և Երեք օր և Երեք օր)
 (Երեք օր և Երեք օր և Երեք օր)
4. Երեք օր և Երեք օր և Երեք օր (Երեք օր և Երեք օր և Երեք օր)
 Երեք օր և Երեք օր և Երեք օր (Երեք օր և Երեք օր և Երեք օր)
5. Երեք օր և Երեք օր և Երեք օր (Երեք օր և Երեք օր և Երեք օր)
6. Երեք օր և Երեք օր և Երեք օր (Երեք օր և Երեք օր և Երեք օր)
 Երեք օր և Երեք օր և Երեք օր (Երեք օր և Երեք օր և Երեք օր)
7. Երեք օր և Երեք օր և Երեք օր (Երեք օր և Երեք օր և Երեք օր)
 Երեք օր և Երեք օր և Երեք օր (Երեք օր և Երեք օր և Երեք օր)

Երեք օր և Երեք օր և Երեք օր 6800714 Երեք օր և Երեք օր և Երեք օր

6800714 Երեք օր և Երեք օր և Երեք օր lmundoooffice@gmail.com

24 Նոյեմբեր 1433

11 Նոյեմբեր 2012

דוכריא רבא דארבעה עשר יום אחר מולדתה ואתר דהארבעה עשר יום אחר מולדתה
 דע, חרף רבא רבא

מס' 417-CA/2012/041 (IUL)

דוכריא רבא

פסוקי דספר

<p>1. ס. 11288 ארבעה עשר יום אחר מולדתה</p>	<p>1. ארבעה עשר יום אחר מולדתה</p>	<p>01. ס. 11288 ארבעה עשר יום אחר מולדתה</p>
<p>1. ארבעה עשר יום אחר מולדתה</p>	<p>1. ארבעה עשר יום אחר מולדתה</p>	<p>ס. 11288 ארבעה עשר יום אחר מולדתה</p>
<p>1. ארבעה עשר יום אחר מולדתה</p>	<p>1. ארבעה עשר יום אחר מולדתה</p>	<p>ס. 11288 ארבעה עשר יום אחר מולדתה</p>
<p>1. ארבעה עשר יום אחר מולדתה</p>	<p>1. ארבעה עשר יום אחר מולדתה</p>	<p>ס. 11288 ארבעה עשר יום אחר מולדתה</p>
<p>1. ארבעה עשר יום אחר מולדתה</p>	<p>1. ארבעה עשר יום אחר מולדתה</p>	<p>ס. 11288 ארבעה עשר יום אחר מולדתה</p>
<p>1. ארבעה עשר יום אחר מולדתה</p>	<p>1. ארבעה עשר יום אחר מולדתה</p>	<p>ס. 11288 ארבעה עשר יום אחר מולדתה</p>
<p>1. ארבעה עשר יום אחר מולדתה</p> <p>2. ארבעה עשר יום אחר מולדתה</p> <p>3. ארבעה עשר יום אחר מולדתה</p>	<p>1. ארבעה עשר יום אחר מולדתה</p> <p>2. ארבעה עשר יום אחר מולדתה</p> <p>3. ארבעה עשר יום אחר מולדתה</p>	<p>ס. 11288 ארבעה עשר יום אחר מולדתה</p> <p>ס. 11288 ארבעה עשר יום אחר מולדתה</p> <p>ס. 11288 ארבעה עשר יום אחר מולדתה</p>

سراج: انجمن مشاوران و کارکنان سازمان تامین اجتماعی استان تهران
تهران، خیابان ولیعصر، پلاک ۱۳۳، طبقه اول، واحد ۱۰۱

شماره پرونده: 6840015، 7543721 / شماره تماس: 021-6840015
پست الکترونیک: gdhhoandedhdhoocouncil@gmail.com

شماره پرونده: 26

تاریخ: 13 شهریور 1392

موضوع: درخواست استرداد وجه پرداختی اشتغال
در خصوص پرونده شماره 26

شماره پرونده: 284-I/CA-A/2012/78

موضوع: درخواست استرداد وجه پرداختی اشتغال

موضوع: درخواست استرداد وجه پرداختی اشتغال

شماره پرونده: 1

موضوع: درخواست استرداد وجه پرداختی اشتغال

موضوع: درخواست استرداد وجه پرداختی اشتغال

موضوع: درخواست استرداد وجه پرداختی اشتغال

موضوع: درخواست استرداد وجه پرداختی اشتغال

در خصوص پرونده شماره 1، خواهشمند است نسبت به استرداد وجه پرداختی اشتغال اقدام فرمایید.

شماره پرونده: 01

موضوع: درخواست استرداد وجه پرداختی اشتغال

1. خواهشمند است نسبت به استرداد وجه پرداختی اشتغال اقدام فرمایید.

2. خواهشمند است نسبت به استرداد وجه پرداختی اشتغال اقدام فرمایید.

در خصوص پرونده شماره 3، خواهشمند است نسبت به استرداد وجه پرداختی اشتغال اقدام فرمایید.

در خصوص پرونده شماره 1، خواهشمند است نسبت به استرداد وجه پرداختی اشتغال اقدام فرمایید.

موضوع: درخواست استرداد وجه پرداختی اشتغال

1. خواهشمند است نسبت به استرداد وجه پرداختی اشتغال اقدام فرمایید.

در خصوص پرونده شماره 1، خواهشمند است نسبت به استرداد وجه پرداختی اشتغال اقدام فرمایید.

2. خواهشمند است نسبت به استرداد وجه پرداختی اشتغال اقدام فرمایید.

در خصوص پرونده شماره 1، خواهشمند است نسبت به استرداد وجه پرداختی اشتغال اقدام فرمایید.

7. قېچ قازاندىمۇ ئىمىز، قىممەتلىك بىر ئىشنى سىزگە بېرىمەن (ئىشنى سىزگە بېرىمەن)

بىر قېتىم بېرىمەن:

■ بىر قېتىم بېرىمەن بىر قېتىم بېرىمەن بىر قېتىم بېرىمەن بىر قېتىم بېرىمەن بىر قېتىم بېرىمەن
 6540064 سىزگە بېرىمەن.

01 قېتىم بېرىمەن 1433

17 سېنتەبىر 2012

مۇشۇنداق بىر قېتىم بېرىمەن بىر قېتىم بېرىمەن بىر قېتىم بېرىمەن بىر قېتىم بېرىمەن بىر قېتىم بېرىمەن
 ئۇ، بىر قېتىم بېرىمەن

سىزگە: IUL-247/2012/146

بىر قېتىم

بىر قېتىم بېرىمەن بىر قېتىم بېرىمەن بىر قېتىم بېرىمەن بىر قېتىم بېرىمەن بىر قېتىم بېرىمەن

دېڭىز: بىر قېتىم بېرىمەن بىر قېتىم بېرىمەن (بىر قېتىم)

232054 دېڭىز سىزگە:

بىر قېتىم بېرىمەن 4 (بىر قېتىم بېرىمەن 4)

بىر قېتىم بېرىمەن بىر قېتىم بېرىمەن بىر قېتىم بېرىمەن بىر قېتىم بېرىمەن 2

بىر قېتىم بېرىمەن بىر قېتىم بېرىمەن

5,020/- بىر قېتىم

1,500/- بىر قېتىم بىر قېتىم بېرىمەن

01 بىر قېتىم بېرىمەن

دېڭىز سىزگە:

❖ دېڭىز سىزگە بىر قېتىم بېرىمەن / بىر قېتىم بېرىمەن بىر قېتىم بېرىمەن 2 دېڭىز سىزگە بىر قېتىم بېرىمەن
 'ب' دېڭىز سىزگە بىر قېتىم بېرىمەن بىر قېتىم بېرىمەن بىر قېتىم بېرىمەن بىر قېتىم بېرىمەن بىر قېتىم بېرىمەن
 بىر قېتىم بېرىمەن بىر قېتىم بېرىمەن

❖ دېڭىز سىزگە بىر قېتىم بېرىمەن / بىر قېتىم بېرىمەن بىر قېتىم بېرىمەن بىر قېتىم بېرىمەن بىر قېتىم بېرىمەن
 بىر قېتىم بېرىمەن بىر قېتىم بېرىمەن بىر قېتىم بېرىمەن بىر قېتىم بېرىمەن بىر قېتىم بېرىمەن 9
 بىر قېتىم بېرىمەن بىر قېتىم بېرىمەن بىر قېتىم بېرىمەن بىر قېتىم بېرىمەن بىر قېتىم بېرىمەن

❖ دېڭىز سىزگە بىر قېتىم بېرىمەن / بىر قېتىم بېرىمەن بىر قېتىم بېرىمەن بىر قېتىم بېرىمەن بىر قېتىم بېرىمەن
 بىر قېتىم بېرىمەن بىر قېتىم بېرىمەن بىر قېتىم بېرىمەن بىر قېتىم بېرىمەن بىر قېتىم بېرىمەن 6
 بىر قېتىم بېرىمەن بىر قېتىم بېرىمەن بىر قېتىم بېرىمەن بىر قېتىم بېرىمەن بىر قېتىم بېرىمەن

❖ دېڭىز سىزگە بىر قېتىم بېرىمەن / بىر قېتىم بېرىمەن بىر قېتىم بېرىمەن بىر قېتىم بېرىمەن بىر قېتىم بېرىمەن
 بىر قېتىم بېرىمەن بىر قېتىم بېرىمەن بىر قېتىم بېرىمەن بىر قېتىم بېرىمەن بىر قېتىم بېرىمەن

ಕ್ರಮವಾಗಿ ಕೊಡುತ್ತೇವೆ. 2012

2012 24 ಸೆಪ್ಟೆಂಬರ್ 14:30 ರಿಂದ 15:30 ರವರೆಗೆ 2012

2012 24 ಸೆಪ್ಟೆಂಬರ್ 14:30

- 2012 24 ಸೆಪ್ಟೆಂಬರ್ 14:30
- 2012 24 ಸೆಪ್ಟೆಂಬರ್ 14:30
- 2012 24 ಸೆಪ್ಟೆಂಬರ್ 14:30
- 2012 24 ಸೆಪ್ಟೆಂಬರ್ 14:30

2012 24 ಸೆಪ್ಟೆಂಬರ್ 14:30

- 2012 24 ಸೆಪ್ಟೆಂಬರ್ 14:30
- 2012 24 ಸೆಪ್ಟೆಂಬರ್ 14:30
- 2012 24 ಸೆಪ್ಟೆಂಬರ್ 14:30

2012 24 ಸೆಪ್ಟೆಂಬರ್ 14:30

2012 24 ಸೆಪ್ಟೆಂಬರ್ 14:30

2012 24 ಸೆಪ್ಟೆಂಬರ್ 14:30

2012 24 ಸೆಪ್ಟೆಂಬರ್ 14:30

2012 24 ಸೆಪ್ಟೆಂಬರ್ 14:30

2012 24 ಸೆಪ್ಟೆಂಬರ್ 14:30

2012 24 ಸೆಪ್ಟೆಂಬರ್ 14:30

2012 24 ಸೆಪ್ಟೆಂಬರ್ 14:30

2012 24 ಸೆಪ್ಟೆಂಬರ್ 14:30

2012 24 ಸೆಪ್ಟೆಂಬರ್ 14:30

2012 24 ಸೆಪ್ಟೆಂಬರ್ 14:30

2012 24 ಸೆಪ್ಟೆಂಬರ್ 14:30

2012 24 ಸೆಪ್ಟೆಂಬರ್ 14:30

සම්මුතිය: (IUL)147-AIT/1/2012/10		රාජ්‍ය නීති විද්‍යාලය	
අංකය: 11 / 2012			
01	සම්මුතිය:	• දැනුම: පාලන ක්‍රම (MS1)	
2000/-		5610/-	
අරමුණ:		අරමුණ:	
1. දැනුම සහතිකයක් ලෙසින් පිළිගැනීමට සූදානම් කිරීම; දැනුම සහතිකයක් ලෙසින් පිළිගැනීමට සූදානම් කිරීම, පුහුණුව, පුහුණුව, පුහුණුව		2. දැනුම සහතිකයක් ලෙසින් පිළිගැනීමට සූදානම් කිරීම, පුහුණුව, පුහුණුව, පුහුණුව	
- දැනුම සහතිකයක් ලෙසින් පිළිගැනීමට සූදානම් කිරීම, පුහුණුව, පුහුණුව, පුහුණුව		- දැනුම සහතිකයක් ලෙසින් පිළිගැනීමට සූදානම් කිරීම, පුහුණුව, පුහුණුව, පුහුණුව	
1- දැනුම සහතිකයක් ලෙසින් පිළිගැනීමට සූදානම් කිරීම, පුහුණුව, පුහුණුව, පුහුණුව		2- දැනුම සහතිකයක් ලෙසින් පිළිගැනීමට සූදානම් කිරීම, පුහුණුව, පුහුණුව, පුහුණුව	
14:00		20	
3332645		www.juvenilecourt.gov.mv	

<p>6. ج. ا. 3 مبر 1993ء کو جاری کیے گئے اور 1993ء کی 3 مئی کی تاریخ تک جاری کیے گئے۔</p> <p>3 مئی کی تاریخ تک جاری کیے گئے اور 1993ء کی 3 مئی کی تاریخ تک جاری کیے گئے۔</p> <p>3 مئی کی تاریخ تک جاری کیے گئے اور 1993ء کی 3 مئی کی تاریخ تک جاری کیے گئے۔</p>	
<ul style="list-style-type: none"> ♦ 1993ء کی تاریخ تک جاری کیے گئے اور 1993ء کی 3 مئی کی تاریخ تک جاری کیے گئے۔ ♦ 1993ء کی تاریخ تک جاری کیے گئے اور 1993ء کی 3 مئی کی تاریخ تک جاری کیے گئے۔ ♦ 1993ء کی تاریخ تک جاری کیے گئے اور 1993ء کی 3 مئی کی تاریخ تک جاری کیے گئے۔ ♦ 1993ء کی تاریخ تک جاری کیے گئے اور 1993ء کی 3 مئی کی تاریخ تک جاری کیے گئے۔ ♦ 1993ء کی تاریخ تک جاری کیے گئے اور 1993ء کی 3 مئی کی تاریخ تک جاری کیے گئے۔ ♦ 1993ء کی تاریخ تک جاری کیے گئے اور 1993ء کی 3 مئی کی تاریخ تک جاری کیے گئے۔ 	
<p>4465/- تاریخ</p>	<p>1500/- تاریخ</p>
<p>1 مئی</p>	<p>3 مئی</p>
<p>1 مئی</p>	<p>3 مئی</p>
<p>1 مئی</p>	<p>3 مئی</p>
<p>1. 1 مئی کی تاریخ تک جاری کیے گئے اور 1993ء کی 3 مئی کی تاریخ تک جاری کیے گئے۔</p> <p>2. 1 مئی کی تاریخ تک جاری کیے گئے اور 1993ء کی 3 مئی کی تاریخ تک جاری کیے گئے۔</p> <p>3. 1 مئی کی تاریخ تک جاری کیے گئے اور 1993ء کی 3 مئی کی تاریخ تک جاری کیے گئے۔</p> <p>4. 1 مئی کی تاریخ تک جاری کیے گئے اور 1993ء کی 3 مئی کی تاریخ تک جاری کیے گئے۔</p>	

<p>5. 4. 5. 6. 7. 8. 9. 10. 11. 12. 13. 14. 15. 16. 17. 18. 19. 20. 21. 22. 23. 24. 25. 26. 27. 28. 29. 30. 31. 32. 33. 34. 35. 36. 37. 38. 39. 40. 41. 42. 43. 44. 45. 46. 47. 48. 49. 50. 51. 52. 53. 54. 55. 56. 57. 58. 59. 60. 61. 62. 63. 64. 65. 66. 67. 68. 69. 70. 71. 72. 73. 74. 75. 76. 77. 78. 79. 80. 81. 82. 83. 84. 85. 86. 87. 88. 89. 90. 91. 92. 93. 94. 95. 96. 97. 98. 99. 100.</p>	<p>...</p>
<p>...</p>	<p>...</p>
<p>...</p>	<p>...</p>
<p>...</p>	<p>...</p>

ކުޅި ދަނޑުގައި ކުރިމަތިކުރާ ގެޔެގެ ވަނަ ބައި
 ދަނޑު، ފުރަތަމަ ބައި

ނަންބަރު: BAM/IUL/2012/39

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް

ކުޅި ދަނޑުގައި ކުރިމަތިކުރާ ގެޔެގެ ވަނަ ބައި

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި 2012 ވަނަ ބައި 35 ވަނަ ފޮނުވުމުގެ ދަށުން ކުރިމަތިކުރާ ގެޔެގެ ވަނަ ބައި 2012 ވަނަ ބައި 25 ވަނަ ފޮނުވުމުގެ ދަށުން ކުރިމަތިކުރާ ގެޔެގެ ވަނަ ބައި 18 ވަނަ ފޮނުވުމުގެ ދަށުން ކުރިމަތިކުރާ ގެޔެގެ ވަނަ ބައި 3314057 ވަނަ ފޮނުވުމުގެ ދަށުން ކުރިމަތިކުރާ ގެޔެގެ ވަނަ ބައި admin@badmintonmaldives.org.mv ގައި 2012 ވަނަ ބައި 20 ވަނަ ފޮނުވުމުގެ ދަށުން ކުރިމަތިކުރާ ގެޔެގެ ވަނަ ބައި 14:30 ގައި ކުރިމަތިކުރާ ގެޔެގެ ވަނަ ބައި.

06 ވަނަ ބައި 2012

ކުޅި ދަނޑުގައި ކުރިމަތިކުރާ ގެޔެގެ ވަނަ ބައި
 ދަނޑު، ފުރަތަމަ ބައި

ނަންބަރު: (IUL)213-MP/1/2012/1050

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި 2013 ވަނަ ބައި 14 ވަނަ ފޮނުވުމުގެ ދަށުން ކުރިމަތިކުރާ ގެޔެގެ ވަނަ ބައި 2013 ވަނަ ބައި 14 ވަނަ ފޮނުވުމުގެ ދަށުން ކުރިމަތިކުރާ ގެޔެގެ ވަނަ ބައި.

ކުޅި ދަނޑުގައި ކުރިމަތިކުރާ ގެޔެގެ ވަނަ ބައި	ވަނަ ބައި	ފޮނުވުމުގެ ނަންބަރު	ފޮނުވުމުގެ ދަތުރު	ފޮނުވުމުގެ ނަންބަރު
ކުޅި ދަނޑުގައި ކުރިމަތިކުރާ ގެޔެގެ ވަނަ ބައި (ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް)	16	10 ވަނަ ބައި	18 ވަނަ ބައި	4 ވަނަ ބައި 18 ވަނަ ބައި 16 ވަނަ ބައި 10 ވަނަ ބައި (ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް)
ކުޅި ދަނޑުގައި ކުރިމަތިކުރާ ގެޔެގެ ވަނަ ބައި (ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް)	16	10 ވަނަ ބައި	18 ވަނަ ބައި	4 ވަނަ ބައި 18 ވަނަ ބައި 16 ވަނަ ބައި 10 ވަނަ ބައި (ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް)
ކުޅި ދަނޑުގައި ކުރިމަތިކުރާ ގެޔެގެ ވަނަ ބައި (ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް)	16	10 ވަނަ ބައި	18 ވަނަ ބައި	4 ވަނަ ބައި 18 ވަނަ ބައި 16 ވަނަ ބައި 10 ވަނަ ބައި (ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް)
ކުޅި ދަނޑުގައި ކުރިމަތިކުރާ ގެޔެގެ ވަނަ ބައި (ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް)	16	10 ވަނަ ބައި	18 ވަނަ ބައި	4 ވަނަ ބައި 18 ވަނަ ބައި 16 ވަނަ ބައި 10 ވަނަ ބައި (ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް)
ކުޅި ދަނޑުގައި ކުރިމަތިކުރާ ގެޔެގެ ވަނަ ބައި (ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް)	16	10 ވަނަ ބައި	18 ވަނަ ބައި	4 ވަނަ ބައި 18 ވަނަ ބައި 16 ވަނަ ބައި 10 ވަނަ ބައި (ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް)

18	18	18	10	18	10	18	4	18	10	18	10	18	4	18	10	18	4	18	10

26. 1433
 13. 2012

3004318
 3004324

(IUL)438-PPIRS/438/2012/13

3004318

3004318
 3004324
 3004324

3004318	3004324
3004318	09 3004318
3004318	11 3004318
3004318	13 3004318
3004318	16 3004318
3004318	19 3004318
3004318	21 3004318
3004318	21 3004318
3004318	40 3004318

3004318
 3004324

3004318
 3004324
 3004318
 3004324
 3004318
 3004324
 3004318
 3004324

සුවසේන රජයේ සුවසේන රජයේ සුවසේන රජයේ

සුවසේන රජයේ සුවසේන රජයේ
සුවසේන රජයේ සුවසේන රජයේ

සුවසේන රජයේ: (IUL)23-AP/1/2012/232

සුවසේන රජයේ

2013 වසරේ අගදා වැනිදා දින 66 වන සංස්කරණය කරන ලද සුවසේන රජයේ

සුවසේන රජයේ සුවසේන රජයේ සුවසේන රජයේ 2013 වසරේ
සුවසේන රජයේ සුවසේන රජයේ සුවසේන රජයේ සුවසේන රජයේ
සුවසේන රජයේ සුවසේන රජයේ සුවසේන රජයේ සුවසේන රජයේ
සුවසේන රජයේ සුවසේන රජයේ සුවසේන රජයේ සුවසේන රජයේ

සුවසේන රජයේ සුවසේන රජයේ සුවසේන රජයේ සුවසේන රජයේ
සුවසේන රජයේ සුවසේන රජයේ සුවසේන රජයේ සුවසේන රජයේ
සුවසේන රජයේ සුවසේන රජයේ සුවසේන රජයේ සුවසේන රජයේ
(www.health.gov.mv) වෙබ් අඩවිය මගින් දැනුම් දෙනු ලැබේ.

සුවසේන රජයේ සුවසේන රජයේ සුවසේන රජයේ සුවසේන රජයේ
2012 වසරේ ඔක්තෝබර් 20 දින 14:00 වැනිදා දින 3328887
සුවසේන රජයේ සුවසේන රජයේ සුවසේන රජයේ සුවසේන රජයේ
3014473 වැනිදා දින 3014473 වැනිදා දින 3014473 වැනිදා දින 3014473

25 කොටස් 1433

12 වන කොටස 2012

සුවසේන රජයේ සුවසේන රජයේ
සුවසේන රජයේ සුවසේන රජයේ

සුවසේන රජයේ: ADM-MPL/2012/138

සුවසේන රජයේ

සුවසේන රජයේ සුවසේන රජයේ සුවසේන රජයේ සුවසේන රජයේ
සුවසේන රජයේ සුවසේන රජයේ සුවසේන රජයේ සුවසේන රජයේ
සුවසේන රජයේ සුවසේන රජයේ සුවසේන රජයේ සුවසේන රජයේ
සුවසේන රජයේ සුවසේන රජයේ සුවසේන රජයේ සුවසේන රජයේ

සුවසේන රජයේ සුවසේන රජයේ සුවසේන රජයේ සුවසේන රජයේ
සුවසේන රජයේ සුවසේන රජයේ සුවසේන රජයේ සුවසේන රජයේ
සුවසේන රජයේ සුවසේන රජයේ සුවසේන රජයේ සුවසේන රජයේ
සුවසේන රජයේ සුවසේන රජයේ සුවසේන රජයේ සුවසේන රජයේ

01 කොටස් 1433

17 වන කොටස 2012

٤٢٦-DEG/2012/16 : ٤٢٦-DEG/2012/16
 ٤٢٦-DEG/2012/16 : ٤٢٦-DEG/2012/16
 ٤٢٦-DEG/2012/16 : ٤٢٦-DEG/2012/16
 ٤٢٦-DEG/2012/16 : ٤٢٦-DEG/2012/16

٤٢٦-DEG/2012/16 : ٤٢٦-DEG/2012/16

٤٢٦-DEG/2012/16

٤٢٦-DEG/2012/16 : ٤٢٦-DEG/2012/16

٤٢٦-DEG/2012/16 : ٤٢٦-DEG/2012/16

#	٤٢٦-DEG/2012/16	٤٢٦-DEG/2012/16	٤٢٦-DEG/2012/16
1	A0A2226 (A)	٤٢٦-DEG/2012/16	٤٢٦-DEG/2012/16

٤٢٦-DEG/2012/16 : ٤٢٦-DEG/2012/16

٤٢٦-DEG/2012/16 : ٤٢٦-DEG/2012/16

٤٢٦-DEG/2012/16 : ٤٢٦-DEG/2012/16

٤٢٦-DEG/2012/16 : ٤٢٦-DEG/2012/16

٤٢٦-DEG/2012/16 : ٤٢٦-DEG/2012/16

٤٢٦-DEG/2012/16

٤٢٦-DEG/2012/16 : ٤٢٦-DEG/2012/16

٤٢٦-DEG/2012/16 : ٤٢٦-DEG/2012/16

٤٢٦-DEG/2012/16 : ٤٢٦-DEG/2012/16

٤٢٦-DEG/2012/16 : ٤٢٦-DEG/2012/16

٤٢٦-DEG/2012/16 : ٤٢٦-DEG/2012/16

٤٢٦-DEG/2012/16 : ٤٢٦-DEG/2012/16

Տրամադրություն: (IUL)179-2.2/1/2012/71

ՆԱԽԱԳԻՏՈՒՄ

Վարչակարգի Կենտրոնի Կազմակերպչական Կենտրոնի

Վարչակարգի Կենտրոնի Կազմակերպչական Կենտրոնի կողմից 2012 թվականի 18 ապրիլի 18-ին ընդունված
Վարչակարգի Կենտրոնի կազմակերպչական կենտրոնի կողմից ընդունված:

Վարչակարգի Կենտրոնի կազմակերպչական կենտրոնի կողմից ընդունված:

1. Վարչակարգի Կենտրոնի կազմակերպչական կենտրոնի կողմից ընդունված Վարչակարգի Կենտրոնի կազմակերպչական կենտրոնի կողմից ընդունված:
2. Վարչակարգի Կենտրոնի կազմակերպչական կենտրոնի կողմից ընդունված Վարչակարգի Կենտրոնի կազմակերպչական կենտրոնի կողմից ընդունված:

Վարչակարգի Կենտրոնի կազմակերպչական կենտրոնի կողմից ընդունված Վարչակարգի Կենտրոնի կազմակերպչական կենտրոնի կողմից ընդունված:

Վարչակարգի Կենտրոնի կազմակերպչական կենտրոնի կողմից ընդունված Վարչակարգի Կենտրոնի կազմակերպչական կենտրոնի կողմից ընդունված:

Վարչակարգի Կենտրոնի կազմակերպչական կենտրոնի կողմից ընդունված Վարչակարգի Կենտրոնի կազմակերպչական կենտրոնի կողմից ընդունված:

Նախագիտող Դեմոկրատիայի և Վարչակարգի Դեպարտամենտի
Կազմակերպչական Կենտրոնի կողմից ընդունված
Կազմակերպչական կենտրոնի կողմից ընդունված:

Վարչակարգի Կենտրոնի կազմակերպչական կենտրոնի կողմից ընդունված Վարչակարգի Կենտրոնի կազմակերպչական կենտրոնի կողմից ընդունված:

سری نمبر: 146-A1/2012/124

درخواستیں

سپریم کورٹ نے سب سے پہلے SC/2011/02 کی درخواست میں کہا کہ درخواست گزار نے اپنی درخواست میں 01 ویں اور 02 ویں درخواستوں میں SC/2001/04 کی درخواستوں کی کاپیاں فراہم نہیں کیں۔ درخواست گزار نے کہا کہ وہ 02 ویں درخواست میں کہتا ہے کہ وہ درخواست گزار کی درخواستوں میں "نہیں" کے لفظوں کو استعمال نہیں کرتا اور اس کے نتیجے میں درخواست گزار کی درخواستوں کو منظور نہیں کیا گیا۔

کہتا ہے: - درخواست گزار نے کہا کہ اس کے پاس درخواست گزار کی درخواستوں کی کاپیاں فراہم کرنے کے لیے کافی وقت نہیں ملا۔

درخواست گزار نے کہا کہ: - درخواست گزار نے کہا کہ اس کے پاس درخواست گزار کی درخواستوں کی کاپیاں فراہم کرنے کے لیے کافی وقت نہیں ملا۔ درخواست گزار نے کہا کہ وہ درخواست گزار کی درخواستوں میں کہتا ہے کہ وہ درخواست گزار کی درخواستوں کو منظور نہیں کیا گیا۔

- درخواست گزار نے کہا کہ اس کے پاس درخواست گزار کی درخواستوں کی کاپیاں فراہم کرنے کے لیے کافی وقت نہیں ملا۔

چونکہ درخواست گزار نے درخواست گزار کی درخواستوں کی کاپیاں فراہم کرنے کے لیے کافی وقت نہیں ملا، اس لیے درخواست گزار کی درخواستوں کو منظور نہیں کیا گیا۔

13 ستمبر 2012

سری نمبر: (IUL)202-M/1/2012/71

درخواستیں

سپریم کورٹ نے کہا کہ درخواست گزار نے اپنی درخواستوں میں کہتا ہے کہ وہ درخواست گزار کی درخواستوں کو منظور نہیں کیا گیا۔ درخواست گزار نے کہا کہ وہ درخواست گزار کی درخواستوں میں کہتا ہے کہ وہ درخواست گزار کی درخواستوں کو منظور نہیں کیا گیا۔

1- سب سے پہلے سری نمبر: 0008690

درخواست گزار نے کہا کہ اس کے پاس درخواست گزار کی درخواستوں کی کاپیاں فراہم کرنے کے لیے کافی وقت نہیں ملا۔

25 ستمبر 2012

12 ستمبر 2012

